

ජ. ර. ඩී. ඩේ. ග

07

## වසානාර බදු

### පරිච්ඡේ හැඳින්වීම

වසානාර බදු පිළිබඳව මෙම පරිච්ඡේයෙන් අවබෝධයක් ලබා දේ

විකතු කළ අගය මත බද්ද (VAT)

ජාතිය ගොඩනැගිලි බද්ද (NBT)

අර්ථික සේවා ගාස්තු (ESC)

දේශීය ආලායම් දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මුද්දර බද්ද (SD)

ලියාපදිංචි විමේ අවශ්‍යතාවයන් සහ ලියාපදිංචි විමේ ආකාරය, ගණනය කිරීම්, සංකීර්ණ ගොටු තත්ත්වය බදු ගණනය කිරීම් හා වෙනත් වැදගත් කරුණු ඇතුළත් වෙනත් බිඳීම් ආවරණය වේ

විෂය කිරීදේයේ බර තැකීම 15% කි.



## අධ්‍යනයන ප්‍රතිච්‍රිතය

සෑම මාත්‍රකාවක්ම අවසානයේදී ඔබට පහත දැන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වනු ඇතේ.;

-  විවිධ ව්‍යාපාර සඳහා බලපාන බඳු පිළිබඳ අවබෝධය
-  එකතු කළ අගය මත බඳු ලියාපදිංචිය, ගණනය කිරීම සහ විවිධ බඳුම් පිළිබඳ අවබෝධය
-  බඳු විළම්හනය කිරීමේ ක්‍රමය පිළිබඳ අවබෝධය
-  ජාතිය ගොඩනැගිමේ බඳ්ද ලියාපදිංචිය, ගණනය කිරීම සහ විවිධ බඳුම් පිළිබඳ අවබෝධය
-  ආර්ථික සේවා ගාස්තු ලියාපදිංචිය, ගණනය කිරීම හා විවිධ බඳුම් පිළිබඳ අවබෝධය
-  මුද්දර බඳ්ද ලියාපදිංචිය, ගණනය කිරීම හා විවිධ බඳුම් පිළිබඳ අවබෝධය.



## 1. එකතු කළ අගය මත බදු

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වනු බදු වර්ගය වනවිකතු කළ අගය මත බද්ද (Value Added Tax) අවසාන පාර්තොන්සිකයා මත අයකරනු ලබන බද්දකි. 2002 අංක 14 දරණා එකතු කළ අගය මත බදු පනතින් 2002 අගෝස්තු 01 වන දින සිට එකතු කළ අගය මත බද්ද හඳුන්වා දෙන ලදී.

එකතු කළ අගය මත බදු බැඳුළාව පහත මුළුක වර්ගිකරණයන් දෙක යටතේ විස්තර කෙරේ.

- (A) මූල්‍ය සේවා නොවන සැපයුම් මත බදු බැඳුළාව (1.1 - 1.6 පේදු)
- (B) මූල්‍ය සේවා මත වූ බදු බැඳුළාව (1.7 වන පේදු)

### (A) මූල්‍ය සේවා නොවන සැපයුම් මත එකතු කළ අගය මත බද්ද

#### 1.1 හැඳුන්වීම

මූල්‍ය සේවා නොවන සැපයුම්වලට අඟාල විකතු කළ අගය මත බද්ද පිළිබඳව විස්තරාත්මකව පහත කාක්වීපා කෙරේ. පහත දී ඇති ජේද මගින් ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයන්, බදු අයකළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳ අර්ථකර්තාවයන්, බදු අය කළ හැකි සැපයුම්, භාණ්ඩ හා සේවා සැපයුම්, බදු අයකළ හැකි කාලපරිච්ඡා, සැපයීමේ වෛලාව හඳුනාගැනීම, මුදල් පදනම, බද්දෙන් බැහැර කරන සැපයුම්, නිදහස් සැපයුම්, ලියාපදිංචි සහතිකය, ලියාපදිංචිය අවලංගු කිරීම, බදු අනුපාත, බද්ද ගණනය කිරීම, යෙදුවුම් බද්දට හිලවී කිරීම, සරල කළ විකතු කළ අගය මත බද්ද, බදු ඉහ්වාසිසි, බදු වාර්තා සැපයීම සහ ආපසු ගෙවීම් ආවරණය කෙරේ.

#### 1.2 ලියාපදිංචි (මූල්‍ය සේවා නොවන සැපයුම්)

##### 1.2.1 එකතු කළ අය මත බදු වගකීම (2 වගන්තිය)

පනතේ විධිවිධානයන්ට යටත්ව, සැපයුමක් කරන පහත අවස්ථාවන්හි දී වීම සැපයුම්වල විශාලම මත බදු අයකළ යුතු ය.

1. ලියාපදිංචි තැනැත්තකු විසින් ශ්‍රී ලංකාව තුළ බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යාමේ දී හෝ කිරීමේ දී, බදු අය කළ හැකි කාලසීමාවක් තුළ ඔහු විසින් කරනු ලබන සැම බදු අය කළ හැකි හාණ්ඩ හා සේවා සැපයුමක් මත වීම සැපයුමක් කරන අවස්ථාවේදීම.
2. සිනම තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවට හාණ්ඩ ආනයනය කිරීමේ දී

වී අනුව, එකතු කළ අගය මත බද්දට යටත් වීමට පනතේ 2 වන වගන්තිය යටතේ පහත කරනු සම්පූර්ණ විය යුතු ය.

- (i) ශ්‍රී ලංකාව තුළ බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් හාන්ඩ් හා සේවා සැපයීම්.
- (ii) ශ්‍රී ලංකාව තුළ බදු අයකළ හැකි ක්‍රියාකාරකම පවත්වාගෙන යෙම.
- (iii) ලියාපදිංචි තැනැන්තෙකු විසින් සැපයුම් සිදු කිරීම.
- (iv) ශ්‍රී ලංකාවට හාන්ඩ් ආනයනය කිරීම.

ඡිනෑම ආනයනයක් විකතු කළ අගය මත බද්දව යටත් වීමට විය ලියාපදිංචි තැනැන්තෙකු විසින් ම ආනයනය කිරීම අවශ්‍ය නොවන අතර බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් තුළින් වීම ද අවශ්‍ය නොවේ.

වසතිරක්ත හෝ නිදහස් නොවන ඡිනෑම හාන්ඩ්යක් ආනයනය කරන අවස්ථාවේදී විකතු කළ අගය මත බද්දව යටත් වේ.

**පහත සඳහන් පුද්ගලයන් එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි විය යුතුය.**

හාන්ඩ් හා සේවා සැපයුම්කරුවන් (ආනයනකරුවන් ඇතුළත්ය) හා තොග හා සිල්ලර වෙළුදාම (2016 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි)

- (i) හාන්ඩ් හා සේවා සැපයුම්කරුවන් (ආනයනකරුවන් ඇතුළත්ව)

වෙළුදාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රැකියාවක් පවත්වා ගෙන යන ලබන ඡිනෑම තැනැන්තෙකුගේ බද්දව යටත් හාන්ඩ් හෝ සේවා සැපයුම්වල වරිනාකම වර්ෂයකට රැඹියල් මිලියන 12ක් හෝ කාර්තුවකට රැඹියල් මිලියන 03ක් ඉක්මවය නම් විකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි විය යුතුය.

- විකතු කළ අගය මත බද්දෙන් නිදහස් කළ ඇතැම් හාන්ඩ් හා සේවා පවතී. ඉහතින් සඳහන් කළ වාර්ෂික හෝ කාර්තුවක සැපයුම්/පිරිවැටුම් සීමාව ගණනය කිරීමේදී වීම බද්දෙන් නිදහස් පිරිවැටුම් / සැපයුම් ඉවත් කළ යුතුය.
- සියලු ආනයනකරුවන් විකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි විය යුතුය. බද්දව යටත් පිරිවැටුම ඉහත සඳහන් කළ සීමාවට වඩා අඩු වන්තේ නම් තාවකාලික ලියාපදිංචියක් බ්‍රාජ්‍ය හැක.

- (ii) තොග හා සිල්ලර වෙළුද කටයුතු/ ක්‍රියාකාරකම්

2016 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඡිනෑම අනුග්‍රහක මාස 3ක් සඳහා මූල්‍ය සැපයුම් රු. මිලියන 12.5 ඉක්ම වන්නේ නම් මිලදී ගෙන විකිනීමේ ව්‍යාපාරයක් විකතු කළ අගය මත බද්දව යටත් වේ.

මිලදීගෙන විකිනීමේ ව්‍යාපාරයක (විනම්, ඡිනෑම ද්‍රව්‍යයක නිෂ්පාදකය හෝ ආනයනකරු නොවන තොග හා සිල්ලර වෙළුදාමේ නිරත තැනැන්තන්) පිරිවැටුම ඉහත සීමාවට වඩා පහළ නම් විකතු කළ අගය මත බද්දෙන් ඉවත් කර ඇත.

### **ලියාපදිංචි වීමේ ප්‍රතිච්‍රිතය**

විකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වූ තැනැන්තෙකු ලියාපදිංචියට අදාළ සැපයුම් සීමාවට වඩා අඩු සැපයුමක් ඇති අවස්ථාවක දී වුවද විකතු කළ අගය මත බදු අය කිරීම සහ විකතු කළ යුතුය.

ලියාපදිංචි බ්‍රාජ්‍ය තොග දින සිට මාස 12ක් ඇතුළත ලියාපදිංචි අවලංග කිරීම කළ නොහැක. ලියාපදිංචි වූ දින සිට මාස 12 ක් ගත වූ පසු කටර හෝ අවස්ථාවක දී, ලියාපදිංචි අවලංග කිරීමට පෙර ඉතිරිව ඇති තොගය හා වත්කම් ආදිය වෙළුද්‍යාප්‍ර වරිනාකම් මත බදු බැඳුළාවට යටත්ව ලියාපදිංචි අවලංග කිරීම සඳහා ඉල්ලම් කළ හැක.

## 1.2.2 බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් ලෙස භාණ්ඩ හා සේවා සැපයීම මත බඳ්ද

### 1.2.2.1 ඇර්ථ නිර්පතන (83 වගන්තිය)

බදු අයකළ හැකි සැපයුම යන්හෙත් බදු අයකළ හැකි වූද ශ්‍රී ලංකාවේ දී සලකනු ලැබුවාවූද හෝ සලකනු ලැබු ලෙස සලකනු ලබන්නා වූද තිදහස් සැපයුමක් හැර, ඉන් අනුපාතයට අයකරන ලද සැපයුමක්ද ඇතුළත්ව යම් භාණ්ඩ හා සේවා සැපයුමක් අදහස් වේ.

**"සැපයුම"** යන වචනය විතරම් ප්‍රමුඛ වූවද, විය පහතේ නිර්වචනය කර නොමැත. සාමාන්‍යයෙන් සැපයුමකට හිලවිවක් වශයෙන් ප්‍රතිශ්ඨාවක් තිබිය යුතු වූවද 2002 අංක 14 උරත් විකතු කළ අගය මත බදු පහතේ විවත් අවශ්‍යතාවයක් සඳහන් කර නැත.

**"භාණ්ඩ සැපයුම"** යන්හෙත් භාණ්ඩවල අනන්‍ය අයිතිය, අයිතිකරු වශයෙන් හෝ යම් ලිඛිත තීතියක අධිකාරය යටතේ හෝ වෙනත් තැනැත්තෙකුට මාරුවීමට අදහස් වන අතර, වියට පහත දී ද ඇතුළත් වේ.

- ප්‍රසිද්ධ වෙන්දේසියේ භාණ්ඩ විකිණීම.
- කුලී සින්හස්කර ගිවිසුමක් යටතේ භාණ්ඩ පවරාදීම.
- ණයක් පියවීම පිණිස භාණ්ඩ විකිණීම.
- බදු අයකළ හැකි ක්‍රියාකාරකමකින් බදු අයකළ නොහැකි ක්‍රියාකාරකමකට භාණ්ඩ මාරුකිරීම.

**"සේවා සැපයුම"** යන්හෙත් භාණ්ඩ සැපයුමක් නොවන නමුත් භානිපූරණයක් ලැබිය යුතු, බදු අයකළ හැකි ක්‍රියාකාරකමක දී දරන ලද යම් අලාභයක් ඇතුළත් සිනෑම සැපයුමක් අදහස් වේ.

**"බදු අයකළහැකි කාලයීමාව"** යන්හෙත්:

(අ) පහත අවස්ථාවල දී වික් මාසයක කාලයීමාවක් අදහස් වේ.

- යම් තැනැත්තෙකු ඉන් අනුප්‍රමාණගත සැපයුම් (අපනයන) කරන අවස්ථාවක දී.
- යම් තැනැත්තෙකු විසින් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාතියක් ආරම්භ කොට විකතු කළ අගය මත බදු පහතේ 22 (7) වගන්තියේ නියමයන්ට අනුකූල වීමට භාරගත් අවස්ථාවක. (මේ යටතේ බදු අයවන සැපයුම් කිරීමට දිගු කාලයක් ගතවන ව්‍යාපාර සහ ව්‍යාපාතීන් සැපයුම් ගැනී.)
- රේඛිපිළි පංගු මණ්ඩලයේ (TQB) හෝ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි (EDB) ලියාපදිංචි යම් තැනැත්තෙක් රේඛිපිළි පංගු මණ්ඩලයෙහි (TQB) හෝ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි (EDB) ලියාපදිංචි ගත අපනයනකරුවෙකුට සැපයුම් කරනු ලබන අවස්ථාවක

(ආ) ඉහත (අ) යටතට නොගැනෙන තැනැත්තකු හෝ කොමසාරස් ජනරාල්වරයාගේ අනුමැතිය මත කාර්යාලය වාර්තා ඉදිරිපත් කිරීමට විකාර වන්නා වූ තැනැත්තෙකු සම්බන්ධයෙන් වන විට,

මාස 3 ක කාල සීමාවක් අදහස් වේ. විම කාර්තු වික් වික් තක්සේරු වර්ෂයේ පහත දැක්වෙන දිනවලින් ආරම්භ වේ.

ඡනවාරි	01
අප්‍රේල්	01
ජූලි	01
මැයිනෝව්‍යා	01

### 1.2.2.2 සැපයීමේ වේලාව (4 වගන්තිය)

1. **හාන්ඩ් සැපයීමක්** සම්බන්ධයෙන් ගත්විට පහත සිදුවීම් අතරන් පළමුව සිදුවන සිද්ධිය වූ ඇවස්ථාවේ සැපයීම සිදු වූ සේ සැලකිය යුතු ය.
  - (අ) සැපයුම්කරු විසින් හාන්ඩ් සැදුනා ඉන්වොයිසි පත්‍රයක් නිකුත් කිරීම හෝ
  - (ආ) සැපයුම්කරුට හාන්ඩ් සැදුනා යම් (අත්තිකාරමක් ඇතුළු) ගෙවීමක් ලැබීම හෝ
  - (ඇ) විම සැපයුම සැදුනා හාන්ඩ් වෙනුවෙන් ගෙවීමක් සැපයුම්කරුට ලැබිය යුතු වීම හෝ
  - (ඇට) හාන්ඩ් හාරදීම සිදුවීම.

කෙසේ වෙතත් හාන්ඩ් හාරදුන් දින සිට දින 10 ක් ඇතුළත ඉන්වොයිසියක් නිකුත් කළ විටක, හාන්ඩ් සැපයු වේලාව ලෙස සැලකිය යුත්තේ ඉන්වොයිසිය නිකුත් කළ වේලාවයි.
2. **සේවා සැපයීමක්** සම්බන්ධයෙන් වූ විටක පහත සිදුවීම් අතුරන් පළමුව සිදුවන සිද්ධිය සිදුවන ඇවස්ථාවේ විම සැපයීම සිදු වූවා සේ සැලකිය යුතු ය.
  - (අ) විම සේවාව ඉටුකළ විට හෝ
  - (ආ) විම සේවා සැදුනා හෝ අනාගත සේවා සැදුනා හෝ යම් (අත්තිකාරමක් ඇතුළු) ගෙවීමක් ලැබුණු විට හෝ
  - (ඇ) විම සේවා සැදුනා හෝ අනාගත සේවා සැදුනා ගෙවීමක් අයවිය යුතු විට හෝ
  - (ඇට) විම සේවා සම්බන්ධයෙන් ඉන්වොයිසියක් නිකුත් කළ විට.

කෙසේ වෙතත් යම් සේවාවක් ඉටු කළ දින සිට දින 10ක් ඇතුළත ඒ සැදුනා ඉන්වොයිසියක් නිකුත් කර ඇති විට, සැපයීමේ වේලාව ලෙස සැලකිය යුත්තේ ඉන්වොයිසිය නිකුත් කළ වේලාවයි.
3. **නියත කාලීන ගෙවීම් සැදුනා විධිවිධාන ඇතුළත් ගිවිසුමක් යටතේ** (කුලී සින්නක්කර ගිවිසුමක් හැර) ගෙවීමක් අයවිය යුතු විම හෝ ගෙවීම ලැබීම යන දෙකින් කම්ත් ව්‍යුහයින ඇවස්ථාවේ දී.
4. **කුලී සින්නක්කර ගිවිසුමක් යටතේ හාන්ඩ් සපයන අවස්ථාවක ගිවිසුමට ව්‍යුහයින ඇවස්ථාවේ දී.**
5. **ගෙවීම් ලැබීමේ (මුදල්) පදනම මත බදු ගණනය කිරීමට දේශීය ආදායම් කොමසාරස් ජනරාල්වරයා යම් ලියාපදිංචි තනෑතේනෙකුට විධානය කර ඇති විටක, මුළු හාන්ඩ් හා සේවා සැපයීම වෙනුවෙන් ගෙවීම් ලැබුණු වේලාව සැපයීමේ වේලාව ලෙස සැලකිය යුතු ය.**

### 1.2.2.3 මුදල් පදනම

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ද ඇතුළු සේවා සැපයුම්කරුවන්ට ආදායම් කොමසාරස් ජනරාල් වෙතට අයදුම්කර මුදල් පදනම් හාවිතයට 23 වගන්තිය යටතේ අවසර ගත හැකි ය. වැමෙනින් අනුමතියකින් තොරව මුදල් පදනම් හාවිතය නීති විරෝධ වේ.



## ප්‍රශ්නය 1

විකතු කළ අගය මත බදු පනතේ සැදුනන්ව ඇති පහත දී ඇති පද ඔබ විසින් අර්ථකරිතය කරන්න.

- (i) බදු අයකළ හැකි කියාකාරකම්
- (ii) බදු අයකළ හැකි සැපයුම
- (iii) හාන්ඩ් සැපයුම
- (iv) සේවා සැපයුම



## ප්‍රශ්නය 2

මාසයක බදු අයකළ හැකි කාලයීමාව අභාෂ වන්නේ කුමන තැනෙත්තන්ට ද?



## ප්‍රශ්නය 3

හාන්ඩ් සැපයීමේ වේලාව යන්න පැහැදිලි කරන්න.



## පිළිතුර 1

කරුණාකර මූහ්‍ය 1.2.2.1 මේදය බලන්න.



## පිළිතුර 2

කරුණාකර මූහ්‍ය 1.2.2.1 මේදය බලන්න.



## පිළිතුර 3

කරුණාකර මූහ්‍ය 1.2.2.2 මේදය බලන්න.

### 1.2.3 ව්‍යකිරීක්න (බද්ධේන් බැහැර කරන ලද) සැපයුම් (3 වගන්තිය)

පහත අවස්ථාවන්හි දී හැර තොග හා සිල්ලර වෙළඳාම මත බදු අය තොකළ යුතු ය.

- (අ) ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකයන් විසින්ම හාන්ඩ් සැපයීම.
- (ආ) ආනයනකරුවන් විසින්ම හාන්ඩ් සැපයීම.
- (ඇ) සපයනු බඩන හාන්ඩ් බඳාගත් ප්‍රහවය පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයා සංඝීමකට පත්කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවකුගේ සැපයීම.
- (ඇ) 2002.08.01 සිට 2005.01.01 දක්වා මිලදිගත් තේ සැපයීම.
- (ඉ) වෙන්ඩ් කොඩ්නාඩ්තුවක් මත කුමන හෝ තැනෙත්තකු විසින් හාන්ඩ් සැපයුම් කිරීම.
- (ඊ) ඕනෑම තැනෙත්තකු හෝ හවුල් ව්‍යාපාරයක ඕනෑම අනුකූලික මාස 3 ක මුළු සැපයුම (මූහ්‍ය සැපයීම් සහ නිදහස් සැපයීම්ද ඇතුළත්ව) රැකියල් මිලියන 12.5 කට තොඩු වීම.

### 1.2.4 තිදහස් සැපයුම් (4 වගන්තිය)

විකතු කළ අය මත බදු පහතේ පළමු උපලේඛනයේ බද්ධේන් තිදහස් සැපයුම් මැයිස්තු ගත කර ඇත. පළමු උපලේඛනයේ බද්ධේන් තිදහස් සැපයුම් කිහිපයක් පහතින් දැක්වේ.

## (i) සැපයුම් හෝ ආනයන

- සහල් පිටි
- තිරගු, තිරගු පිටි, පාන්
- බලශක්ති සුරකිත බල්බ
- කෘෂිකාර්මික නිෂ්පාදන

## (ii) දේශීය සේවා සැපයුම්

- අධිකාපන සේවා
- පොදු මගින් ප්‍රවාහන සේවා
- දේශීය නිෂ්පාදනය කළ පොල්තෙල්
- විදුලි බලය



## ප්‍රශ්නය 4

බද්දෙන් බැහැර කරන ලද සැපයුම් හා නිදහස් සැපයුම් අතර වෙනස පැහැදිලි කරන්න.



## පිළිතර 4

බද්දෙන් බැහැර වූ සැපයුම් යනු විකතු කළ අයය මත බදු පනතේ 3 වගන්තිය ප්‍රකාරව විෂය පරියට අනුළත් තොවන සැපයුම් වන අතර සමහර තොග හා සිල්ලර වෙළඳාම් සැපයුම් මේ යටතට වැට්ටේ. වැඩි විස්තර සඳහා ඉහත 1.2.3 ජේදය බලන්න.

විගෙන් නිදහස් සැපයුම් යනු පනත මගින් විශේෂයෙන් සඳහන් කර ඇති බදු නිදහස් භාණ්ඩ හා සේවා සැපයුම් වේ. ඒ අනුව විම සැපයුම්පනතේ විෂය පරායට අනුළත් වන අතර විශේෂයෙන්ම විම භාණ්ඩ හා සේවා නිදහස් කර ඇත. මෙම නිදහස් භාණ්ඩ හා සේවා පනතේ පළමුවන උපලේඛනයේ සඳහන් කර ඇත. නමත් ඉහා අනුප්‍රමාණාගත සැපයුම් බද්දට යටත් වන සැපයුම් මෙය සැලකේ.

## 1.2.5 ලියාපදිංචිය

## 1.2.5.1 අනිවාර්ය ලියාපදිංචිය (10 වගන්තිය)

(අ) බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යන සෑම තැනැත්තෙකුගේම බදු අයකළ හැකි සැපයුම්වල විවිධ පහත දක්වන කුමන කාලසීමාවක හෝ අවම සීමාවල් ඉක්මවය නම්, හෝ විලෙසින් ඉක්මවිය හැකි ලෙස පෙනී යන්නේ නම් විම තැනැත්තන් අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුය.

	2016.11.01 දින හෝ ඉන් ඉදිරියට
බදු වන කාලසීමාවක (මාසයක / තුන්මාසයක)	3,000,000
මාස 12 ක කාලයක දී	12,000,000

(අ) විවැනි තැනැත්තෙකු, ලියාපදිංචි වීමට යටත් වූ දින සිට දින 15 ක් ඇතුළත ඒ බව කොමසාරස් ජනරාල්වරයාට දැන්විය යුතු ය.

(ආ) ඉහත කාර්යය සඳහා බදු අයකළ හැකි සැපයුම් ගණනය කිරීමේ දී, පහත දැක්වූ කළ යුතු ය.

- නිදහස් සැපයුම්
- යම් බැහැර කරන ලද තොග හා සිල්ලර වෙළඳාමක් (සිනෑම අනුමතික මාස 3 ක නිදහස් සහ බැහැර කරන ලද සැපයීම්ද ඇතුළත්ව මුළු සැපයුම රැකියා මිලියන 12.5 කට අඩු)
- යම් භූදකලා ගනුදෙනුවක් (කොමසාරස් ජනරාල්වරයා විසින් තීරණය කරන පරිදි)

#### 1.2.5.2 විකතු කළ අගය මත බදු ලියාපදිංචි සහතිකය (15 වගන්තිය)

විකතු කළ අගය මත බදු ලියාපදිංචි ලබා ගත් තැනැත්තෙකුට දේශීය ආදායම් කොමසාරස් ජනරාල් විසින් ලියාපදිංචි අංකය, ලියාපදිංචි බලාත්මක වන දිනය, ලියාපදිංචි තැනැත්තාගේ නම සහ අනෙකුත් තොරතුරු ඇතුළත් කරම්න් ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ලබයි.

විසේ ලියාපදිංචි තැනැත්තෙකු විසින් ඔහුට ලැබේ ඇති ලියාපදිංචි සහතිකය ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේද විනි පිටපත් අනෙකුත් ව්‍යාපාර ස්ථානවල ද පුද්ගලනය කළ යුතු වේ.

විසේම යම් ලියාපදිංචි තැනැත්තෙකු විසින් බදු නිදහස් සැපයුම් කරනු ලබයි නම්, විවැනි සැපයුම් කරන ස්ථානවල ඒවා පුද්ගලනය කළ යුතුවේ.

#### 1.2.5.3 ලියාපදිංචි අවලංගු කිරීම (16 වගන්තිය)

විකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි තැනැත්තෙකු ලියාපදිංචි වූ දිනෙන් මාස 12 කට පසුව, බද්දව යටත් ව්‍යාපාර කටයුතු අවසන් කිරීම හෝ බද්දව යටත් සැපයුම්වල වට්නාකම ලියාපදිංචි සීමාවට වඩා අඩුවීම මත ලියාපදිංචි අවලංගු කරවා ගැනීමට අයදුම් කළ හැකිය.

දේශීය ආදායම් කොමසාරස් ජනරාල්වරයා පහත කරනු පිළිබඳව සකසීමට පත් වන්නේ නම්, ඔහුට ලියාපදිංචි අවලංගු කළ හැකිය.

- අ) ලියාපදිංචි තැනැත්තා විසින් බදු අය කළ හැකි ක්‍රියාකාරකම් නතර කිරීම
- ආ) බද්දව යටත් සැපයුම්වල වට්නාකම ලියාපදිංචි සීමාවට වඩා අඩුවීම
- ඇ) ලියාපදිංචි පවත්වා ගෙන යාම ආදායමේ ආරක්ෂාවට බාධාවක් වීම
- ඈ) රේඛ ආයුරා පහත යටතේ වූ පහසුකම්රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අන්තිවුවා තිබීම

#### 1.2.5.4 ලියාපදිංචි අවලංගු කිරීම සම්බන්ධව දේශීය ආදායම් කොමසාරස් ජනරාල්වරයාගේ වගකීම් [16 (5) සහ 17 වගන්ති]

ලියාපදිංචි අවලංගු කරන විට ඒ තැනැත්තා විසින් කරගෙන යනු ලබන බදු අය කළ හැකි ක්‍රියාකාරකමක වන්කම්වල කොටසක් වන යම් භාණ්ඩ හා සේවා, ඒ බදු අය කළ හැකි ක්‍රියාකාරකම වෙනත් ලියාපදිංචි තැනැත්තෙකු විසින් කරගෙන යන්නේ නම් මිය අවලංගු කිරීමේ දිනට පෙරාතුව ම බදු අය කළ හැකි ක්‍රියාකාරකම කරගෙන යාමේදී සපයනු ලැබූ ඒවා රෙස සැලකිය යුතුය.

ලියාපදිංචි අවලංගු කළ පසු විවැනි පුද්ගලයෙකු විසින්,

- (අ) අවලංගු කළ දිනයේ සිට දින 14ක් ඇතුළත ලියාපදිංචි කිරීමේ සහතිකය ආපසු හාරුදිය යුතුය.
- (ආ) ලියාපදිංචි කිරීමේ සහතිකය පුද්ගලනය නොකළ යුතුය.
- (ඇ) බදු ඉන්වොයිස්, බදු හරපත් හා බදු බැරපත් නිකුත් නොකළ යුතුය.



## ප්‍රශ්නය 6

2016.04.01 දින සිට විකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි විමේ සැපයුම් සීමාව කුමක්ද?



## පිළිතුර 6

මාස 3ක කාලයක දී රු. 3,000,000

මාස 12ක කාලයක දී රු. 12,000,000

### 1.3 එකතු කළ අගය මත බදු බැඳුළාව ගණනය කිරීම

මෙම බදු ගණනය කිරීම ඉතා සරල ලෙස පහත ආකාරයට දැක්වේය හැක.

නිමවුම් බද්ද (සැපයුම්වල වටිනාකම X බදු අනුපාතය)	XX
අඩු කළ: ඉඩිය හැකි යෙදවුම් බද්ද	(X)
ගෙවිය යුතු ගේ ගෙවිය යුතු ගෙවිය යුතු	XX

නිමවුම් බද්ද යනු බද්දට යටත් සැපයුම් මත ගණනය කරනු ලබන බද්ද ය. යෙදවුම් බද්ද යනු පරීභෝරනය කළ නාත්ඩ හා සේවා ගැනුම් මත ගෙවනු ලබන බද්ද ය.

#### 1.3.1 නිමවුම් බද්ද ගණනය කිරීම

බද්දට යටත් සැපයුම්වල වටිනාකම මත අභ්‍යා අනුපාතය යෙදීමෙන් නිමවුම් බද්ද ගණනය කරනු ලබයි.

ඉහත 1.2.1 ජීදුයේ දක්වා ඇති පරිදි තොග හා සිල්ලර වෙළඳාම විකතු කළ අගය මත බද්දට යටත් වන අතර බදු බර පාරිභෝරිකයන්ගෙන් අය කර ගැනීමට පහසුකම් සලකා ඇත.

#### සැපයුම්වල වටිනාකම [5 (1) සහ 6 වගන්ති]

සැපයුම් වර්ගය	වටිනාකම
නාත්ඩ හා සේවා සැපයීම	<p>සැපයුම මුදල් ප්‍රතිෂ්ථාවක් සඳහා වන්නේ නම්, පහත අගයන්ගෙන් වැඩි අගයයි.</p> <p>මුළු ප්‍රතිෂ්ථාව - විකතු කළ අගය මත බද්ද හෝ</p> <p>විවෘත වෙළඳපලේ වටිනාකම</p> <p>සැපයුම මුදල් ප්‍රතිෂ්ථාවක් සඳහා තොවන්නේ නම්, හෝ ප්‍රතිෂ්ථාව සම්පූර්ණයෙන් මුදලන් තොවන්නේ නම්,</p> <p>විවෘත වෙළඳපලේ වටිනාකම</p>
ඡාතිය ගොඩනැගීමේ බද්ද, නිෂ්පාදන බදු වැනි විකතුම් මත බදු වෙනම අයකරන්නේ නම්, වේ සියල්ල සැපයුමේ වටිනාකම බඩාගැනීමේදී විකතු කළ යුතුය.	
නාත්ඩ ආනයනය කිරීම	මි.ර.ග. × 110% + අධිනාර සමග ගෙවිය යුතු තීරු බදු + සෙස් + වරාය හා ගුවන් තොවුපල සංවර්ධන බද්ද + නිෂ්පාදන බදු

### 1.3.2 බදු අනුප්‍රමාණයන් (2, 7 සහ 22 වැනි වගන්ති)

අපනයන මත (7 වන වගන්තිය) -0%

සම්මත අනුප්‍රමාණය (2016.11.01 සිට) -15%

විශේෂ කැටි බදු කුමෙය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දේශීය වෙළඳපොලේ විකිණීමට අවසර දී ඇති ප්‍රතිගතය ඇතුළත අපනයනාත්මක නිෂ්පාදකයින් විසින් කරන දේශීය විකුණුම් සඳහා කැලී ගෙනා මත පදනම්ව විශේෂ අනුපාතයකට විකතු කළ අගය මත බද්ද ගෙවිය යුතුය.

2018.08.16 සිට පහත අනුපාත අදාළ වේ.

- කාන්තා යට කළුසම්, මේස්, පිරිමි යට කළුසම් සහ බොක්සර් කොට කළුසම් කැලී 6 ක් සඳහා - රු. 75
- කාන්තා යට කළුසම්, මේස්, පිරිමි යට කළුසම් සහ බොක්සර් කොට කළුසම් නැර වික් ඇගලුමක් සඳහා රු. 75
- රෙදි සඳහා- කිලෝවකට රු. 75

### 1.3.3 ගූන්ස අනුපාතය අදාළ සැපයුම් (7 වගන්තිය)

(අ) සැපයුම්කරු විසින් අපනයනය කරන භාණ්ඩ (මෙහිදී අවසාන අපනයනකරු අදහස් වන අතර වකු අපනයනකරුවන් ආවරණය නොවේ.)

(ආ) පහත දැන සම්ග සපුරුව සම්බන්ධ වන සේවාවන්.

- (i) ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි වෘත්ත හෝ නිශ්ච්වල දේපලක්.
- (ii) විදේශීය තොකාවකට, ගුවන් යානාවකට හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද වෙළඳ තොකාවකට හෝ කරනු ලබන අලුත්වැඩියා කිරීමක් හෝ මුහුදු නැව් බඩු කන්ටේනරයක් යාවත් කිරීමට හෝ නැවත අපනයනය සඳහා ආනයනය කර ඇති භාණ්ඩ.
- (iii) ප්‍රකාශන අයිතියක්, පේටන්ස් අයිතියක්, බලපත්‍රයක්, වෙළඳ ලකුණක් වැනි බුද්ධිමය දේපල අයිතියක් ශ්‍රී ලංකාවෙන් පිටත දී භාවිතා කිරීම.
- (iv) 2002.12.17 දිනැති 1267/5 දරණ ගැසරි පත්‍රයේ දක්වා ඇති භාණ්ඩ හෝ මෙහින් ජාත්‍යන්තර ප්‍රවාහනය (වික් නැවකින් තවත් නැවකට මාරුකිරීම ද ඇතුළුව).
- (v) විශේෂිත ලියකියවිල් පවත්වාගෙන යන්නේ නම්, පමණක් මුළුමතින්ම ශ්‍රී ලංකාවෙන් පිටත භාවිතය සඳහා පරිගණක මැදුකාංග නිර්මාණකරුවකු තමා විසින් නිර්මාණය කරන මැදුකාංග සම්බන්ධයෙන්.
- (vi) ශ්‍රී ලංකාවෙන් පිටත හඳුනාගේ සේවාදායකයන් සඳහා දුරකථන හෝ අන්තර්ජාලය ඔස්සේ වී වෙනුවෙන්ම පිහිටු වූ ආයතනයක් විසින් සපයනු ලබන උපකාරක සේවා.
- (vii) රෙදුපිළි පාඨ මණ්ඩලය (Textile Quota Board) අධික්ෂණය යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ඇගලුම් මිල දී ගැනීමේ කාර්යාලයක් විසින් විදේශීය ගැනුම්කරුවන්ට සපයන සේවා. (මෙහිදී විදේශ මුදුලින් ශ්‍රී ලංකාවේ පිහිටි බැංකුවක් හරහා ගෙවීම ලැබිය යුතු අතර, විම සේවාවන් විදේශ ගැනුම්කරුවන්ට ඇගලුම් අපනයනය කිරීම පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය බවට කොමසාරක් ජනරාල්වරයා සැකීමකට පත්විය යුතු ය.)

එහෙම තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවේ දී, හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී පාවිච්චය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත තැනැත්තෙකුට සපයන වෙනත් යම් සේවාවක් (ඉහත (ආ) හැර) සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවක් මගින් විදේශ ව්‍යාවහාර මුදලින් ගෙවීම් ඔබගේ නම් විවැනි සේවා සඳහා ගුන්‍ය අනුපාතය අභාළ වේ.

ගුන්‍ය අනුපාතාණාගත හාන්ඩ හෝ සේවා සපයන විටක,

- (අ) විම සැපයුම සම්බන්ධයෙන් කිහිපු බද්දක් අය නොකළ යුතු ය.
- (ආ) අනෙකුත් සියලු කරුණු සම්බන්ධයෙන් විම සැපයුම බදු අයකළ හැකි සැපයුමක් ලෙස සැලකිය යුතු අතර, ඒ අනුව විම සැපයුම මත බදු අනුපාතාණාය ගුන්‍ය විය යුතු ය. (ඒ අනුව යෙදුවුම් බද්ද සඳහා බදු බැර ඉල්ල විම මුදල දේශීය ආභායම් දෙපාර්තමේන්තුවෙන් ආපසු අයකරගත හැක.)

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ පරිදි සැපයුම බදු නිදහස් සැපයුමක් වන කළේහි යෙදුවුම් බදු බැරක් හිමි නොවේ. නිදහස් සැපයුම් පමණක් කරනු ලබන්නන් විකතු කළ අගය මත බද්ද සඳහා රූගාපදිංචි විය නොහැක. නමුත් ආනයන සහ අපනයන කටයුතුවල දී සැපයුම්වල වට්නාකම නොසුකා රූගාපදිංචි බැංගත යුතුය.

### බදු ප්‍රතිඵත වෙනස්කිරීමේ බලය [2 (අ) වගන්තිය]

- කළුත් කළට බදු අනුපාතයන් වෙනස් කිරීම විනම්, පෙර අනුපාතයන්ට වඩා වැඩි කිරීම හෝ අඩු කිරීම අමාත්‍යවරයාට කළ හැක. මේ සඳහා ගසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වන අතර, ඒ වෙනස් කිරීම පාර්ලිමේන්තුවේ පසු අනුමැතියට යටත් විය යුතු ය.

#### 1.3.4 නිමැවුම් බද්දව (Output Tax) ගැලපුම්

##### බොල් තාය (24 වගන්තිය)

බදු කාලයීමාව තුළ දී බදු අයකළ හැකි ක්‍රියාකාරකමකින් පැන නැගුණ බොල් තාය මත වූ බද්ද, ගෙවිය යුතු බද්ද තීරණය කිරීමේ දී අඩුකළ හැක. යම් කපාහරන ලද බොල් තායක් පසු කාලපරිවිශේෂුයක දී ලැබුණි නම්, විම ලැබුණු මුදල විය ලැබුණු කාලපරිවිශේෂුයේ බදු අයකළ හැකි සැපයුමක් ලෙස සපුකා වී මත බදු ගෙවිය යුතු ය.

##### බැර හෝ භරපත් මගින් බද්ද ගැලපීම (25 වගන්තිය)

ක්‍රියාපදිංචි තැනැත්තෙකු බදු ඉන්වායිස් පත්‍රයක් නිකුත් කර වෙතත් තැනැත්තෙකුට කරන ලද සැපයුමක් මත අඩුවෙන් හෝ වැඩියෙන් බදු අයකිරීමෙන් වැරදි බද්දක් ගිණුම්ගත කර ඇති විටක, විසේ අඩුවෙන් හෝ වැඩියෙන් අයකරන ලද බද්ද ගැලපීම සඳහා බදු බැර පත්‍රයක් හෝ බදු හර පත්‍රයක් නිකුත් කළ හැක.

කෙසේ වෙතත් 2007.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුල් බදු ඉන්වායිස් පත්‍රයක් මත අඩුවෙන් ඉල්ල ඇති යෙදුවුම් බද්ද සම්බන්ධයෙන් වූ ඉල්ලීම මත බදු ගැලපීම, අභාළුල් බදු ඉන්වායිස් පත්‍රය නිකුත් කිරීමෙන් මාස 6 ක් තුළ නිකුත් කළ බැර/හර පත්‍රවලට පමණක් සීමාකර ඇත.



## ප්‍රශ්නය 7

- (i) 'නිමැවුම් බද්ද' හා 'යෙදුවුම් බද්ද' යන්නෙන් කුමක් අදහස් කරයි දී?
- (ii) 2016.11.01 දිනට පසු අභාළ විකතු කළ අගය මත බදු අනුපාත මොනවාදී?



## පිළිබඳ

- (i) නිමවම බද්ද යනු බද්දට යටත් සැපයුම් මත ගණනය කරනු ලබන බද්ද ය.  
යෙදුවුම් බද්ද යනු පරෙහේ ජනය කළ හා සේවා ගැනුම් මත ගෙවනු ලද බද්ද ය.
- (ii) 2016.11.01 දින හෝ රට පසු අඟුල VAT අනුපාත
- ණහා අනුපාතය (0%)
  - සාමාන්‍ය අනුපාතය (15%)
  - කෘෂි ගණන මත පදනම් වූ විශේෂ අනුපාතය

### 1.4 බැඳීමෙන් (මුල්‍ය සේවා නොවන සැපයුම්)

#### 1.4.1 බදු ඉන්වොයිසි සහ විලමිහනය කළ බදු ඉන්වොයිසි නිකුත් කිරීම (20 වගන්තිය)

බදු අයකළ නැකි සැපයුමක් කරන ලියාපදිංචි තැනැත්තකු විසින්, විම සැපයුම ලබන්නා විසින් ඒ සැපයුම් වේලාවේ සිට දින 14 ක් ඇතුළත තමා ලියාපදිංචි තැනැත්තෙකු බව හෝ ලියාපදිංචි තැනැත්තෙකු ලෙස සළකනු ලබන බව සඳහන් කර, බදු ඉන්වොයිසියක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත්තම්, විම සැපයුමේ දින සිට දින 28 ක් ඇතුළත බදු ඉන්වොයිසි පත්‍රයක් නිකුත් කළ යුතු ය.

කෙසේ ව්‍යවත්, විම තැනැත්තා පළමු සැපයුම ලැබේමෙන් පසු ඉල්ලීමක් කර ඇත්තම් ඉන්පසුව ව්‍යවත් ඉල්ලීම් නැවත කිරීම අවශ්‍ය නොවේ.

පහතේ 2 (අ),(ආ),(ඇ),(ඉ) වගන්ති යටතේ බදු මුදල විලමිහනය කර ඇතත් “විලමිහනය කරන ලද බදු ඉන්වොයිසි” (Suspended VAT Invoice) නමින් වූ බදු ඉන්වොයිසියක් නිකුත් කළ යුතුය. නමත් වේවා බදු ඉන්වොයිසියක් ලෙස නොසැලැකේ [20(6) (ආ) වගන්තිය].

කෙසේ ව්‍යවත් 2014 අංක 07 දුරණ සංකීර්ණ පහත දැක්වා තිබිය යුතු ය.  
ඇ. සැපයුම් කරගෙන නම, ලිපිනය හා ලියාපදිංචි අංකය.

#### 1.4.1.1 බදු ඉන්වොයිසියක සංස්කීර්ණය

බදු ඉන්වොයිසි පත්‍රයේ පහත දැක්වා තිබිය යුතු ය.

- සැපයුම් කරගෙන නම, ලිපිනය හා ලියාපදිංචි අංකය.
- සැපයුම ලැබූ තැනැත්තාගේ නම සහ ලිපිනය.
- බදු ඉන්වොයිසි පත්‍රය නිකුත් කළ දිනය හා අනුතුමික අංකය.
- සැපයුම කළ දිනය හා හාන්ඩ් හා සේවාවල විස්තර.
- සැපයුමේ ප්‍රමාණය
- සැපයුමේ වටිනාකම, අයකළ බද්ද හා සැපයුම සඳහා වූ ප්‍රතිශ්යාව.
- විහි නොදුන් පෙනෙන ස්ථානයක “බදු ඉන්වොයිසිය” යන වචන.

#### 1.4.1.2 ආනයන මත බදු ඉන්වොයිසි

හාන්ඩ් ආනයනයේ දී රේගු හාන්ඩ් ප්‍රකාශනය (printout) හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සත්‍යානය කරන ලද වෙනත් ලේඛනයක් බදු ඉන්වොයිසිය ලෙස සැපුකිය යුතු ය.

#### 1.4.1.3 බදු ඉන්වොයිසි පිටපත් රඳවාගැනීමේ වගකීම

සැපයුම ලබන්නාට ඉන්වොයිසි පත්‍රයේ මුළු පිටපත නිකුත් කළ යුතු අතර විෂි දෙවන පිටපත, විය නිකුත් කළ බදු අයකළ හැකි කාලයීමාව අවසන් වීමෙන් අවුරුදු 5 ක් ගතවන තෝක් සැපයුම්කරු විසින් තබාගත යුතු ය.

#### 1.4.1.4 බදු ඉන්වොයිසි පිටපත් නිකුත් කිරීම

වික් සැපයුමක් සඳහා බදු ඉන්වොයිසි පත්‍ර විකුත් කිරීම නිත්‍යනුකූල නොවේ. බදු ඉන්වොයිසියේ මුළු පිටපත නැති වූ බව සැපයුම්ලතියා දැනුම් දී සිටි නම්, “පිටපතක් පමණිය” යන්න පැහැදිලිව ලක්නු කළ පිටපතක් මුහු වෙත නිකුත් කළ හැක.

#### 1.4.1.5 බදු ඉන්වොයිසි නොවන ඉන්වොයිසි (වානිජ ඉන්වොයිසි) නිකුත් කිරීම

ලියාපදිංචි නොවූ තැනැත්තෙකුට, කරනු ලබන සැපයුමක දී විම සැපයුමට අය කළ බඳ්ද ද අනුළත් වූ සම්පූර්ණ ප්‍රතිශ්යාව සඳහන් කරමින් ඉන්වොයිසි පත්‍රයක් නිකුත් කළ යුතු ය. විවැනි ඉන්වොයිසි පත්‍රයක්, බදු ඉන්වොයිසි පත්‍රයක් ලෙස නොසැලකිය යුතු අතර “බදු ඉන්වොයිසිය” යන වචන විහි සඳහන් නොකළ යුතුය. [20 (6) (අ) වන්තිය]



### ප්‍රශ්නය 8

- (i) සැපයුම්කරුවෙකු විසින් බදු ඉන්වොයිසියක් නිකුත් කළ යුත්තේ සැපයුමේ සිට කොපමණ දින ගණනක් ඇතුළත දී?
- (ii) බදු ඉන්වොයිසියක ඇතුළත් විය යුතුකරුණු මොනවාදී?



### පිළිතුර

- (i) සැපයුමේ සිට දින 28 ක් ඇතුළත බදු ඉන්වොයිසිය නිකුත් කළ යුතුයි.
- (ii) 1.4.1.1 මේදාය බලන්න.

#### 1.4.2 යෙදුවුම් බඳ්ද නිමැවුම් බඳ්දව නිලධී කිරීම (22 වගකීමිය)

##### 1.4.2.1 යෙදුවුම් බඳ්ද

යෙදුවුම් බඳ්ද යන්නෙන් පහත දෑ අදහස් කෙරේ.

- (අ) ලියාපදිංචි තැනැත්තෙකු විසින් බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් (පළමු උපලේඛනය අනුව නිදහස් කර ඇති සැපයුමක්ද ඇතුළු සියලු නිර්යාතයන්ද ඇතුළුව) කරගෙන යාමේ දී වෙනත් ලියාපදිංචි තැනැත්තෙකුගෙන් ලබාගත් හාන්ඩ් හා සේවා සඳහා ගෙවනු ලබන බඳ්ද, සහ
- (ආ) ලියාපදිංචි තැනැත්තෙකු විසින් යම් බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් සඳහා ආනයනය කරනු ලබන හාන්ඩ් මත ගෙවන බඳ්ද අදහස් වේ.

යම් ලියාපදිංචි පුද්ගලයෙකුට වික් වික් කාලයීමාව අවසානයේ දී යෙදුවුම් බඳ්ද සඳහා ඉඩ දෙනු ලබන බදු බැර උපවිත පදනම මත ඔහුගේ නිමැවුම් බඳ්දෙන් අඩු කිරීමට ඉඩ ලැබේ.

විසේ වුවද, 23 වගකීමිය යටතේ ගෙවීම් පදනම මත ගිණුම් පවත්වාගෙන යන තැනැත්තෙකුට යෙදුවුම් මත බඳ්ද සඳහා බදු බැර නිමිවන්තේ ඔහු විසින් බදු ගෙවා ඇති සැපයුම් වෙනුවෙන් පමණි. (මුදල් පදනම මත) මුදල් පදනම ව්‍යවහාර කිරීමට ආදායම් බදු කොමසාරස්ගේ අනුමැතිය කළින් ලබාගත යුතු වේ. සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් සහ උපදේශන සේවා සැපයුම් වෙනුවෙන් විවැනි අනුමැතියක් ලබා දේ.

#### 1.4.2.2 මිශ්‍ර ක්‍රියාකාරකම් මත යෙදුවුම් බඳු අඩු කිරීම

යම් ලියාපදිංචි තැනැත්තෙකුට ලැබෙන භාණ්ඩ හෝ සේවා සැපයුමක් හෝ ඔහු විසින් ආනයනය කරන ලද භාණ්ඩ, ඔහු විසින් කරගෙන යන බඳු අයකළ හැකි ක්‍රියාකාරකමකට සහ වෙනත් කාර්යයකට භාවිත කරන අවස්ථාවක දී, ව්‍යුත් භාණ්ඩ හා සේවා මත වන යෙදුවුම් බඳ්ද, බදුවන හා බඳු නොවන සැපයුම්වලට අනුපාතිකව අඩු කිරීමට ඉඩ දෙනු ලැබේ.

#### 1.4.2.3 යෙදුවුම් බඳ්ද අඩුකිරීම සීමාකිරීම [22 (3) සහ (6) වගන්ති]

පහත දැක්වෙන භාණ්ඩ හා සේවා සැපයීම්වලට ආරෝපණය කළ හැකි යෙදුවුම් බඳු අඩු නොකළ යුතු ය.

- සැපයුම, මෝටර් සයිකල්, බයිසිකල්, සේවායේෂකයෙකු විසින් ඔහුගේ සේවකයන් ප්‍රවාහනය සඳහා සපයා ඇති මෝටර් කෝට් රථ, සංචාරක ගමන් සඳහා භාවිතා කළ මෝටර් වාහන හෝ සංචාරකයන් ප්‍රවාහනය සඳහා හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කළ මෝටර් වාහන හෝ කුල් මෝටර් රථ හෝ නොවන වෙනත් වාහන (විනම්, ගමනාගමන වාහන) සම්බන්ධයෙන් නම්, හෝ යම් බඳු අයකළ හැකි ක්‍රියාකාරකමක වෙළඳ බඳු නොගෙයේ කොටසක් නොවන මෝටර් වාහන සම්බන්ධයෙන් නම්.
- ලබාගත් භාණ්ඩ හෝ සේවා, බඳු අයකළ හැකි ක්‍රියාකාරකමකට සම්බන්ධ නැත්තෙක්, විනම් සැපයුම බඳු නිදහස් සැපයුමක් වන විටක
- ලබාගත් භාණ්ඩ හා සේවා සැපයුම පහත ආකාරයට සනාථ නොවන විටක,
  - වලංගු බඳු ඉන්වොයිසියක් මගින් සනාථ කර නැත්තෙක්.
  - ආනයනයක් සම්බන්ධයේ වූ විටක මෙම පනතේ විධිවිධානයන්ට යටත් රේඛ අධික්ෂණ ජනරාල් විසින් නිකුත් කරන ලද රේඛ භාණ්ඩ ප්‍රකාශනයක් හෝ වෙනත් සහතික කළ ලේඛනයක් විම බඳු කාලසීමාවේ අවසානයේ සිට මාස 24 ක් ඇතුළත ලැබේ නොමැති නම්. (2008.12.31 දක්වා මෙම කාලය මාස 12 ක් විය.)
- ඉහත iii (අ)හි සඳහන් යෙදුවුම් බඳ්ද විම ඉන්වොයිසිය ලැබූන බඳු අයකළ හැකි කාලසීමාවේ අවසන් දින සිට මාස 12 ක් ගතවීමට පෙර අවසන් වන යම් බඳු අයකළ හැකි කාලසීමාවක දී නිමවුම් බඳ්දෙන් අඩු කරගෙන නොමැති නම්.

#### 1.4.3 වාර්තා සැපයීම (21 වගන්තිය)

සම ලියාපදිංචි තැනැත්තෙකු විසින්ම වික් වික් බඳු අයකළ හැකි කාලසීමාව ඉකුත්වීමෙන් පසු විළුණීන මාසයේ අවසන් දින හෝ රීට පෙර විම කාලසීමාවේ වාර්තාව දේශීය ආදායම් කොමිෂන් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු ය. විය පැහැරහරින අවස්ථාවක රුපියල් 50,000 කට නොවයි උන්ඩිනයක් ඔහු වෙත පැහැවිය හැක.

#### 1.4.4 බඳු ගෙවීම (26 වගන්තිය)

2013.01.01 සිට ඉදිරියට

##### නිෂ්පාදකයින්:

- මාසික වාර්තා සපයන්නන් - බඳු අයකළ හැකි කාල සීමාව ඉකුත්වීමෙන් පසු විළුණීන මාසයේ 20 වන දින හෝ රීට පෙර
- කාර්තු පදනම මත වාර්තා සපයන්නන් - මාසික පදනම මත අභාෂ කාර්තුවේදෙවන මාසයේ 20 දින හෝ රීට පෙර, තෙවන මාසයේ 20 දිනහැළුව් රීට පෙර සහ ඉතිරිය කාර්තුව ඉකුත් වීමෙන් පසු විළුණීන මාසයේ 20 වන දින හෝ රීට පෙර.

### නිෂ්පාදකයින් නොවන:

දින 15 පදනම මත ගෙවිය යුතුයි.

- මාසයේ පළමු දින 15 සඳහා බද්ද විම මාසයේ අවසාන දිනහෝ රීට පෙර
- මාසයේ ඉතිරි කාලය සඳහා බද්ද රීට පසුව විප්පෙන මාසයේ 15 වන දින හෝ රීට පෙර.

### 1.4.5 පැහැර හැරීම මත දැන්වන (27 වගන්තිය)

යම් බද්දක් නියමිත දිනයේ දී ගෙවීම පැහැරහර ඇති විටක පහත පරිදි දැන්වන අය කෙරේ.

- (අ) පැහැරහරින ලද බද්දෙන් 10% කට සමාන මුදලක් හා
- (ආ) ගෙවීම පැහැරහරින ලද පළමු මාසයේන් පසු විප්පෙන සෑම මාසයක් හෝ ඉන් කොටසක් සඳහා පැහැර හැර බද්දෙන් 2% කට සමාන මුදලක්.

කෙසේ ව්‍යවද මුළු උත්ත්වන මුදල ගෙවීම පැහැර හැර ඇති බද මුදලෙන් 100% කට නොවැඩි විය යුතු ය.

### 1.4.6 ආපසු ගෙවීම (Refunds) (58 වගන්තිය)

#### 1.4.6.1 අතිරික්ත යෙදුවුම් බද්දක් නිසා පැහැරගෙනු ආපසු ගෙවීම

යම් යෙදුවුම් බද්දක් නිමැවුම් බද්දට වඩා වැඩි වන අවස්ථාවක විම බද්ද වනාම ආපසු නොගෙවිය යුතු අතර විය ඉදිරි බද අයකළ හැකි කාලසීමාවන්හි නිමැවුම් බද්ද සඳහා හිලවී කළ හැකි වේ.

#### 1.4.6.2 ආපසු ගෙවීම සඳහා විශේෂ අවස්ථා (මාසික ආපසු ගෙවීම්)

##### ශුන්‍ය අනුප්‍රමාණික සැපුමක් සම්බන්ධ අතිරික්ත යෙදුවුම් බද්ද ආපසු ගෙවීම් [22 (5) වගන්තිය]

- ඉහත අනුප්‍රමාණික සැපුම් සඳහා නිමැවුම් බද්ද 0% කට සමාන නිසා යෙදුවුම් බද්ද ආපසු ලබාගත හැකි වේ.
- යම් තනෙනෑත්තෙකුගේ ඉහත අනුප්‍රමාණික සැපුම් 50% ව වඩා වැඩි නම් හෝ විය 50% කට අඩු ව්‍යවද, ඔහුගේ බද්ද විවෘතනය (Differed) කර ඇත්තේ, ඔහු මාසික වාර්තා සැපයිය යුතු අතර, ආපසු ගෙවීම් ඇතොත් ඔහුට ආපසු ගෙවීම ලබාගත හැක.

#### 1.4.6.3 ව්‍යුහාති සම්බන්ධ අතිරික්ත යෙදුවුම් බද ආපසු ගෙවීම [22 (7) වගන්තිය]

ලියාපදිංචි තනෙනෑත්තෙකු විසින් ශ්‍රී ලංකාවෙහි යම් නව ව්‍යුහාතියක් (දිගුකළේ ව්‍යුහාතින්) හෝ ව්‍යුහාරයක් ආරම්භ කර ඇති බව සහ විය ආරම්භ කිරීමේ දින සිට මාස 30 ක කාලයක් ඇතුළත බද අයකළ හැකි සැපයුමක් කරන බවට කොමසාරස් ජනරාල්වරයා සැහීමට පත්වන ලෙස සහාර කර ඇති අවස්ථාවක පහත ආකාරයට යෙදුවුම් බද ආපසු ලබාගත හැක.

- ව්‍යුහාතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව සඳහා නිමැවුම් බද්දක් නොමැති බව නොසළකා යෙදුවුම් බද්දට බද බැර දෙනු ලැබේ. නිමැවුම් බද්ද 0 වන නිසා යෙදුවුම් බද්ද මුළුමනින්ම ආපසු ලබාගත හැක.
- විවැති පුද්ගලයන් මාසිකව වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, ඔවුන්ට මාසිකව ආපසු ගෙවීම් කරනු ඇත.

මාස තීහෙක කාලය තුළ බද අයකළ හැකි සැපයුම් කිරීම ආරම්භ කිරීමට නොහැකි බවට කොමසාරස් ජනරාල්වරයා සැහීමට පත්වන්නේ නම්, විම මාස 30 ක කාලය දීර්ඝ කිරීමට කොමසාරස් ජනරාල්වරයාට බලය ඇත.



## ප්‍රශ්නය 9

විකතුකල අගය මත බදු වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය කුමක් ඇ?



## ප්‍රශ්නය 10

විකතු කළ අගය මත බදු ගෙවීමට නියමිත දිනයක් සඳහන් කරන්න.



## ප්‍රශ්නය 11

අඟල්ම් නිෂ්පාදනයේ යෙදී සිටි සීමිත හොටි හොටි (පෝදුගලික) සමාගමේ 2018 ජූනි 30 දිනෙන් අවසන් කාර්බුට් සඳහා වූ පොත් වලින් පහත තොරතුරු උපටා ගන්නා ලදී. පහත දැක්වෙන සියලු ගණුදෙනු වල අභ්‍යා අවස්ථාවල දී විකතු කළ අගය මත බදු මුදල් ද ඇතුළත් වේ.

### නමැවුම්

බදු ලියාපදිංචි තැනැත්තන්ට කරන ලද සැපයුම	බද්දට යටත්	1,437,500
බදු ලියාපදිංචි නොවූ තැනැත්තන්ට කරන ලද සැපයුම්	බද්දට යටත්	2,630,625

### යොදුවුම්

ලොරි රෑසක් ආනයනය කිරීම	3,330,000
සේවක ආහාර මිල දී ගැනීම	224,000
අමු ද්‍රව්‍ය මිලදී ගැනීම (බදු ඉන්වොයිසි ඇත)	517,500
අමු ද්‍රව්‍ය මිලදී ගැනීම (බදු ඉන්වොයිසි නැත)	336,000
විදුලිය	168,000
සේවක වැටුප් හා වේනන	560,000

### මධ විසින්

2018/06/30 දිනෙන් අවසන් කාර්බුට් සඳහා ගෙවිය යුතු විකතු කළ අගය මත බදු මුදල ගණනය කළ යුතුයි.



## පිළිතුර 9

බදු අයකළ හැකි කාලපරිවිෂේෂය අවසාන වී ඊට පසුව ව්‍යුහයෙන මාසයේ අවසාන දිනට පෙර විකතු කළ අගය මත බදු වාර්තාව ඉදිරිපත් කළ යුතු වේ.



## පිළිබඳ 10

(i) නිෂ්පාදකයින්:

- මාසික වාර්තා සපයන්නන් - බදු අයකුගේ හැකි කාල සීමාව ඉකුත් වීමෙන් පසුව විළුණීන මාසයේ 20 වන දින හෝ රීට පෙර
- කාර්තු පදනම මත වාර්තා සපයන්නන් - මාසික පදනම මත අදාළ කාර්තුවේ දෙවන මාසයේ 20 දින හෝ රීට පෙර, තෙවන මාසයේ 20 දිනහෝ රීට පෙර සහ ඉතිරිය කාර්තුව ඉකුත් වීමෙන් පසු විළුණීන මාසයේ 20 වන දින හෝ රීට පෙර.

(ii) නිෂ්පාදකයින් නොවන:

- දින 15 පදනම මත ගෙවිය යුතුයි.
- මාසයේ පළමු දින 15 සඳහා බද්ද විම මාසයේ අවසාන දිනහෝ රීට පෙර
  - මාසයේ ඉතිරි කාලය සඳහා බද්ද රීට පසුව විළුණීන මාසයේ 15 වන දින හෝ රීට පෙර.



## පිළිබඳ 11

සිමිත හොටි හොටි (පෝද්ගලික) සමාගම 2018/06/30 දිනෙන් අවසන් කාර්තුව සඳහා විකතු කළ අයය මත බද්ද ගත්තය තිරීම.

### නිමුවම් බද්ද

සාමාන්‍ය අනුප්‍රමාණය මත සැපයුම්

$$(1,437,500 + 2,630,625) \times \frac{15}{115} = 530,625$$

### (-) යෙදුවම් බද්ද

සාමාන්‍ය අනුප්‍රමාණය මත ගෙවූ:

ලොරි රටිය - නිදහස්

සේවක ආහාර - ඉඩ නොදේ

-

අමුදව්‍ය මත (බදු ඉන්වොයිසි ඇත)  $517,500 \times \frac{15}{115}$  67,500

අමුදව්‍ය මත (බදු ඉන්වොයිසි නැතිනම් ඉඩ නොදේ)

115

විදුලිය (බදු ඇතුළත් නොවේ)  $\underline{\quad}$   $\underline{\quad}$  (67,500)

ගෙවිය යුතු ඉතිරි බදු මුදල (2018/07/20 දිනට හෝ රීට පෙර)

463,125

සටහන: අප්‍රේල් සහ මැයි මාස සඳහා ගෙවීම් කර ඇතෙන් ගෙවූ මුදල උක්ත 463,125න් අඩු කර ඉතිරිය පමණක් 2018/07/20 දින හෝ රීට පෙර ගෙවිය යුතුවේ.



## ප්‍රශ්නය 12

ඉහත ප්‍රශ්න අංක 11 නැවත සැලකීල්ලට ගන්න. විම උදාහරණයේ සඳහන් සැපයුමට අමතරව රු. 680,000 ක අපනයන සැපයුමක් හා රු. 1,699,500 ක නිදහස් සැපයුමක් පවතී නම් ගෙවිය යුතු ඉතිරි බඳ්ද ගණනය කරන්න.



## පිළිතුර 12

	අගය	බඳ්ද
සාමාන්‍ය අනුමාණය මත වූ	4,068,125	530,625
අපනයන	<u>680,000</u>	<u>—</u>
උප විකතුව	4,748,125	530,625
නිදහස් සැපයුම්	<u>1,699,500</u>	<u>—</u>
මුළු විකතුව	<u>6,447,625</u>	<u>530,625</u>
(-) බඳු යටත් සැපයුම්වලට අදාළ යෙදවුම් බඳ්ද		
	<u>4,748,125</u> x <u>67,500</u>	<u>(49,708)</u>
	<u>6,447,625</u>	
ගෙවිය යුතු ඉතිරි බඳු මුදල		<u>480,917</u>
		<u>_____</u>

### 1.5 සරල කළ විකතු කළ අගය මත බඳු ක්‍රමය (Simplified VAT System ( SVAT ) [2(2) (ඉ) වගන්තිය]

විකතු කළ අගය මත වූ බඳු ක්‍රමයේ බඳු විකතු කර ආපසු ගෙවීමේ ගනුදෙනු ප්‍රමාණය අවම කරමින් විම බඳු ක්‍රමය වසාන් සරල කිරීමේ ඇරුමුණින් 2011.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සරල කරන ලද විකතු කළ අගය මත බඳු ක්‍රමය (Simplified VAT System) 2011 අංක 9 දරණ සංශෝධන පනතින් හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමයට අනුව ආපසු ගෙවීම් තීම් පුද්ගලයන්ට ලියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරුවන් (RIP) මෙය ලියාපදිංචි විය හැකි අතර ඔවුන් යෙදවුම් බඳ්ද මුදලින් ගෙවිය යුතු නොවේ. ඒ වෙනුවට සරල කරන ලද බඳු බැර ව්‍යවරයක් අදාළ ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන්ට තිකුත් කිරීම තුළින් අදාළ යෙදවුම් බඳ්ද විවෘතය කළ හැකිය.

SVAT ක්‍රමය සඳහා ලියාපදිංචිවීමේ සුදුසුකම් ලබන තැනැත්තන් විනම්, ලියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරුවන් (RIP) සහ ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් (RIS) පිළිබඳව පහත විස්තර කෙරේ.

#### 1.5.1 ලියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරුවන් (Registered Identified Purchasers - RIP)

මේ ගණයට පහත තැනැත්තන් අයන් වේ.

- i) භාණ්ඩ හෝ සේවා අපනයනකරුවන් (ශුන්‍ය අනුපාත සැපයුම්කරුවන්)
- ii) විකතුකළ අගය මත බඳු පනතේ පළමු උපලේඛනයේ දෙවන කොටසේ (f) (i) පේදයේ සඳහන් තුළුපාය සංවර්ධන ව්‍යාපෘතියක (Strategic Development Project) යෙදී සිටින ලියාපදිංචි තැනැත්තන්.
- iii) පනතේ පළමු උපලේඛනයේ ඡ්‍යා කොටසේ (f) වගන්තියේ සඳහන් විශේෂිත ව්‍යාපෘතියක යෙදී සිටින තැනැත්තන්.

- iv) නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන හාන්ධියක තත්ත්වය, ස්විභාවය හෝ අගයවිසියියුතු කිරීම පිණිස යම් සේවාවන් සපයන තැනැත්තන්.
- v) පනතේ 22(7) වගන්ති යටතේ මියාපදිංචි වී ඇති තැනැත්තන් (මෙම ග්‍රන්ථයේ 1.2.5.1 ප්‍රේදය බලන්න)
- vi) යම් සැපයුම්කරුවකුගේ මූල් සැපයුම් වල විවාකුම්න් 50% කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් විලුණ් ආවරණය වන බවට දේ.ආ.කො. සැහිමකට පත්වන තාක්දුරට යම් මියාපදිංචි සැපයුම්කරුවෙකු උක්ත (i), (ii), (iii), (iv) හෝ (v) යටතේ දැක්වූ මියාපදිංචි සැපයුම්කරුවෙකුට හාන්ධි හෝ සේවා සැපයීම් කරන තැනැත්තෙකු වෙත සැපයුම් කිරීම.

### 1.5.2 මියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් (Registered Identified Suppliers - RIS)

SVAT කුමය සඳහා මියාපදිංචිවූ තැනැත්තන් වෙත හාන්ධි සහ සේවා සැපයුම් කරන තැනැත්තන් මියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් (RIS) ලෙස හැඳින්වේ.

කෙසේ වෙනත් වෛක්ලේසිත මියාපදිංචි විම (Optional VAT) බ්‍රාගත් අයට හඳුනාගත් සැපයුම්කරුවන් ලෙස මියාපදිංචි වීමට නොහැක.

මෙම SVAT කුමය යටතේ මියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරුවන්ට (RIP) තම බදු අයකළ හැකි ක්‍රියාකාරකම කරගෙන යාමේදී අදාළ විකතු කළ අය මත බදු මුදල ගෙවීම්කින් තොරව, අවශ්‍ය හාන්ධි හා සේවා බ්‍රාගත් තීමටත් වෛක්ලේසිත සැපයුම් කරන මියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන්ට (RIS) විකතු කළ අය මත වූ බදු මුදල් අය නොකර අදාළ සැපයුම් කිරීමටත් හැකිවේ.

### 1.5.3 මෙම සරල කරන ලද බදු කුමය (SVAT) ක්‍රියාත්මක වන්නේ කෙසේද?

- සියලුම මියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරුවන්ට (RIP's) අනුතුමයට අංක කරන ලද සරල කරන ලද බදු බැර ව්‍යවර (SVSV) (Simplified VAT Credit Vouchers) දේශීය ආදාළය් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ඇත.
- මියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරුවන් මියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන්ගෙන් හාන්ධි හා සේවාවන් මිලදී ගන්නා විට, විම සැපයුම්කරුවන් අත්සිටවූ විකතු කළ අය මත බදු ඉන්වොයිසියක් (Suspended Invoice) නිකුත් කළ යුතුය. මෙම ඉන්වොයිසිය “බදු ඉන්වොයිසියක්” (Tax Invoice) සේ සලකනු නොලැබේ.
- වෛක්ලේසිත මිලදී ගැනීමක් සිදුකළ මියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරු විම මිලදී ගැනීම සිදුකළ මාසයෙන් ඉක්කීම් වූ මාසයේ 14 හෝ ඉන් පෙර විෂි සැපයුම්කරුව (RIS) විලම්හනය කරන ලද විකතු අය බැර ව්‍යවරයක් (SVCV) (Supended VAT Credit - Voucher) නිකුත් කළ යුතු අතර විෂි පිටපතක් තමා වෙත රඳවා ගෙන එවා අවත් බැර ව්‍යවර බ්‍රාගත් ගන්නා විට දේ.ආ. දෙපාර්තමේන්තුව තමාගේ බදු නිශ්කාශන (Tax Clearance) සහතිකයන් සමඟ තමා වෙත රඳවා විම (SVCV) පත්‍රය බදු වාර්තාව ලිපිගොනුගත කරන දිනය තෙක් පමණක් ව්‍යුත් වේ. විම (SVCV) පත්‍රය සඳහා වූ බැර මියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරු විසින් තම බදු වාර්තාවේහිදී බ්‍රාගත් නොගත හොත් විම ව්‍යවරයට අදාළ සැපයුම් සාමාන්‍ය බදුවන සැපයුමක් ලෙසින් සැලකේ.
- මෙම බදු කුමය යටතේ මියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරු (RIP) බදු මුදල හොතිකට නොගෙවන අතර විම අදාළ බැර ව්‍යවරය මගින් අදාළ බැර හිමිකම ලබාදේ. විමිකා බදු ආපසු ගෙවීමක් අදාළ නොවේ.
- තවද ගැනුම්කරු විසින් විම හාන්ධි සේවාවන් අදාළ බදු වන කාර්යයට හැර වෙනත් දේශීය යොදාවා ගනු ලබුවහොත් විය බදු වන සැපයුමක් මෙසින් සැලකිය යුතු වේ.
- විකතු කළ අය මත වූ බදු විලුන් නිදහස් කර ඇති කිසිම සැපයුමක් මෙම විලම්හනය කරන ලද බදු කුමය යටතේ සැපයීම කළ නොහැක.

#### **1.5.4 මෙම ක්‍රමය යටතේ වාර්තා ලිපිගොනු කිරීම**

- සියලු ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරුවන් (RIP) මාසික බදු වාර්තා සැපයීම සිදු කළ යුතුය.
  - තම මුළු සැපයුම් වලින් 50% කට වැඩියෙන් මෙමෙස බදු විවෘතිත නය කළ සැපයුම් ඇති සැපයුම්කරුවන්ද මාසික බදු වාර්තා සැපයීම කළ යුතුය.
  - විම බදු වාර්තාවට අමතර සියලු ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් (RIS) සහ ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරුවන් (RIP) දේ.අ. කොමසාර්ස් තඹුප්වාදුන් අදාළ වාර්තා සහ ලියකියාවිලි අදාළ පරිදි සකස් කිරීම, නිකුත් කිරීම සහ ලිපිගොනු ගත කිරීම සිදු කළ යුතුවේ.

Q

ತ್ರಣೆಯ 13

බඳ විවෘත නය කිරීමේ තුමය (SVAT) ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.

A

ക്ലിക്കർ 13

පිළිතුර සඳහා 1.6.3 ජේදය නැවත බලන්න.

1.6 (B) මූලස කේවා මත එකතු කළ අගය මත වූ බඳුදු  
(පහතේ 25 අ - 25 ඒ වගන්තිය)

### 1.6.1 ବିଦ୍ୟୁତ ବୈଦ୍ୟାଳୀ

විකුතු කළ අගය මත බදු පනතට 2003 අංක 7 දුරක්ෂා සංගේධින පනත මගින් ||| (අ) පරිවිශේෂය ඇතුළත් කිරීමෙන් 2003 ජනවාරි 01 වන දින සිර මූල්‍ය සේවා සැපයුම ද මෙම බද්දට යටත් කරන ලදී. (25 (අ) වගන්තිය)

#### **1.6.1.1 බද්ධුව යටත්වන තැනැත්තන්**

පනතේ නියමයන් සපුරාන තැනෙත්තන් විකතු කළ අය මත බදු ගෙවීමට බැඳේ.

- (i) මූලික අදාළයේ දී මෙය අභ්‍යාවත වූයේ "නිශ්චිත ආයතන" සඳහා පමණි. මෙහිදී "නිශ්චිත ආයතන" යනුවෙන් අදහස් කරන්නේ,

(ඇ) 1988 අංක 30 දුරත්තා බැංකු පනත යටතට ගැනෙන බලපත්‍රලාභී වාණිජ බැංකුවක්

(ආ) 1988 අංක 78 දුරත්තා මූල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ මූල්‍ය සමාගමක්

(ඇ2) 1988 අංක 30 දුරත්තා බැංකු පනත යටතට ගැනෙන බලපත්‍රලාභී විශේෂත බැංකුවක්

කෙසේ ව්‍යවත් 2003 ජූලි 01 වන දිනෙන් පසු මෙය සැම තැනැත්තෙකු සඳහාම අදාළ වේ. ඩී අනුව 2003 ජූලි 01 දිනෙන් පසු මුළු සේවා සැපයීමේ වකාපාරයක් කරගෙන යන ඕනෑම තැනැත්තෙකු මෙම පරිව්‍යේදය යටතේ විකත කළ ඇගය මත බංධව යටත් වේ.

2008.01.01 දින සිට වලංගුවන පරිදි සම්පකාර සම්බන්ධ ද, 2003.07.01 දින සිට වලංගුවන පරිදි මහ බැංකුව ද 2009.01.01 සිට ලේඛී ලේඛ්නර් න්‍ය අරමුදාල ද මූලන සේවා සැපයීමේ ව්‍යාපාරයන්ගේ න් වෙත් කරන ලදී. [පනතේ 57 (ආ) (i), (iii) සහ (iv) වගන්ති]

තවද එකක භාරයක් හෝ අනෙකුත් අරමුණුලක් විසින් මූල්‍ය සේවා සැපයීම බඳුදුට යටත් මූල්‍ය සේවාවන්ගෙන් වෙත් කර තිබේ.

- (ii) “මූල්‍ය සේවා” සපයන තැනෙත්තන් සඳහා මෙම පර්විජේදය අභාෂ වන අතර මූල්‍ය සේවා යන්න මෙම පර්විජේදයේ නිර්වචනය කර තිබේ. පහත 1.6.1.2 ලේඛයේ විසේ නිර්වචනය කර ඇති මූල්‍ය සේවාවන් දක්වා ඇත. [පනතේ 25 රී අනුව]
  - (iii) මෙම පර්විජේදය යටතේ ඉහත (ii) හි සඳහන් මූල්‍ය සේවා සපයන සෑම පුද්ගලයකුම බඳුදුව යටත් වේ.
  - (iv) බඳුදුව යටත්වීම පිණිස මූල්‍ය සේවා සැපයුමේ වට්නාකම කාර්බුටකට රුපියල් 3,000,000 ක් හෝ වර්ෂයකට රු. 12,000,000ක් ඉක්මවිය යුතුය.

### 1.6.1.2 බඳුදුව යටත් මූල්‍ය සේවාවන්

මූල්‍ය සේවා යන්නට පහත සැපයුම ඇතුළත් වේ. [25 රී වගන්තිය ප්‍රකාරව]

- (අ) යම් ජංගම, තැන්පත හෝ ඉතිරිකිරීමේ ගිණුමක් ත්‍රියාත්මක කිරීම.
- (ආ) ව්‍යවහාර මුදල් භුවමාරු කිරීම.
- (ඇ) යම් නොවුවක්, ගෙවීම් නියෝගයක්, වෙක්පතක් හෝ ණයවර ලිපියක් නිකුත් කිරීම, ඒ සඳහා ගෙවීම, විකුත් කිරීම හෝ වේවායේ අයිතිය පැවරීම.
- (ඈ) යම් වාතිප බංකුවක් ප්‍රතිව්‍යුහගත කිරීමක දී යම් තැනෙත්තෙකුට විහි අඩුය නාය පැවරීම හැර යම් තැනෙත්තෙකු විසින් නාය වී ඇති මුදල ගෙවීමට ඇති යම් අයිතිවාසිකමක් හෝ යම් නිමිකමක් ඇත්තා වූ යම් නාය සුරකුම්පත් නිකුත් කිරීම, වෙන්කිරීම, අයිතිය පැවරීම, අනු කිරීම, ප්‍රතිග්‍රහනය හෝ පිටසන් කිරීම.
- (ඉ) යම් සම කොටස් සුරකුම්පතක් හෝ සහනාගි සුරකුම්පතක් නිකුත් කිරීම, වෙන්කිරීම හෝ අයිතිය පැවරීම.
- (ඊ) යම් සම කොටස් සුරකුම්පතක්, නාය සුරකුම්පතක් හෝ සහනාගි සුරකුම්පතක් නිකුත් කිරීම, ප්‍රාරක්ෂණය කිරීම හෝ උප ප්‍රාරක්ෂණය කිරීම හෝ රෝ දායක වීම.
- (උ) යම් නාය මුදලක්, අත්තිකාරමක් හෝ බැරපතක් සැපයීම.
- (උ) නාණ්ඩ සැපයුම් ලාභිකාව දැනුම් දුන්නා වූද, වෙනම වය බරක් කරනු ලැබුවා වූද, පහසුකමක් වන කුලී සින්නක්කර කොන්දේසි සහිත විකිනීමක දී හෝ නාය විකුණුම් ගිවිසුමක දී
  - i. නාය මූල්‍යකරණ පහසුකම් සැපයීම
  - ii. සපයන ලද භාණ්ඩ, වී ගිවිසුමේ දිනය වන විට මාස 12 කට හොඳවා කාලයක් ශ්‍රී ලංකාවේ පාවිච්චි කර තිබෙන විට යම් කුලී සින්නක්කර ගිවිසුමක් හෝ කොන්දේසි සහිත විකිනීමේ ගිවිසුමක් යටතේ විම භාණ්ඩ සැපයීම.

පිටිත රක්ෂණ, අගුහාර රක්ෂණ සහ වෘෂ්‍ය සහ සත්ව (Livestock) රක්ෂණ.

කෙසේ වෙතත්, 2012 අංක 7 දරණ සංගෝධිත පනත අනුව, 2012.01.01 සිට වේකක නාරයක් හෝ අනෙක්නස අරමුදලක් විසින් මූල්‍ය සේවා සැපයීම මෙම වගන්තියේ කාර්යයන් සඳහා මූල්‍ය සේවාවන් වශයෙන් නොසැලුකිය යුතුය.

### 1.6.2 මූල්‍ය ආයතන විසින් එකතු කළ අගය මත බඳු වාර්තා ගොනු කිරීම.

සෑම ලියාපදිංචි නිශ්චිත ආයතනයක් හෝ වෙනත් තැනෙත්තෙක් විසින් බඳු අයකළ හැකි කාල සීමාව අවසානයේ රෝ ප්‍රසාද විළුණීන මාසයේ අවසාන දිනට පෙර වාර්තාවක් සැපයීම කළ යුතුවේ.

2017.01.01 දින සිට මාස 12 ක කාල සීමාවක් බඳු අයකළ හැකි කාලයීමාව වේ.



## ප්‍රශ්නය 14

- මුළු සේවා මත විකතු කළ අගය මත බදු ගෙවිය යුතු වහැන් කවුරෙන් විසින්ද?
- මුළු සේවා මත විකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වීමේ අවම සැපයුම් සීමාව කුමක් දී?
- බද්දට යටත් මුළු සේවාවන් ලැයිස්තුගත කරන්න.
- මුළු සේවා මත විකතු කළ අගය මත බදු සඳහා අභාව බදු කාලසීමාව, බදු ගෙවිය යුතු දිනයන් සහ බදු වාර්තා සැපයීම කළ යුතු දිනයන් සඳහන් කරන්න.
- වර්තමානයේ ක්‍රියාත්මක මුළු සේවා මත විකතු කළ අගය මත බදු අනුපාතය සඳහන් කරන්න.



## පිළිතුර 14

- 2013 ජනවාරි 01 දින සිට මුළු සේවා සපයනු ලබන ව්‍යාපාර මුළු සේවා මත විකතු කළ අගය මත බද්දට යටත් වේ.
- බද්දට යටත් වීම පිණිස මුළු සේවා සැයුමේ වට්නාකම කාර්තුවකට රුපියල් මිලියන 3 ක් හෝ වර්ෂයකට රුපියල් මිලියන 12 ක් ඉක්ම විය යුතුය.
- මුළු සේවා යන්නට ඇතුළත් සැපයුම්:
  - 1.6.1.2 ජේදුය බලන්න.
- බදු කාලසීමාව - 2017.01.01 සිට මාස 12 බදු ගෙවිය යුතු දිනයන් -
  - ර්ලග මාසයේ 20 වන දින හෝ රීට පෙර .  
බදු වාර්තා සැපයීම - සෑම ලියාපදිංචි නිශ්චිත ආයතනයක් හෝ වෙනත් තැනැන්තෙක් විසින් බදු කාලසීමාව අවසාන වී රීට පසුව ව්‍යුහයෙන මාසයේ අවසාන දිනට පෙර සැපයිය යුතුවේ.
- වර්තමානයේ ක්‍රියාත්මක මුළු සේවා මත විකතු කළ අගය මත බදු අනුපාතය 15% කි.

### 1.7 සංචාරකයින් සඳහා එකතු කළ අගය මත බදු ආපසු බඩාදීමේ කුමවේදය (Tourist VAT Refund Scheme (TVRS))

විකතු කළ අගය මත සංචාරක බදු ආපසු බඩාදීමේ කුමවේදය 2018 සැප්තැම්බර් 11වන දින සිට ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී.

සංචාරකයෙකු විසින්, "Tax Free" සන්නාමය පුද්ගලිකය කරනු ලබන බලයලත් සිල්ලර වෙළඳසැල්වම් විකතු කළ අගය මත බදු ගෙවා මුලදී ගත් භාණ්ඩවල වට්නාකම (විකතු කළ අගය මත බදු රහිතව) රුපියල් 50,000ට වැඩි වන විට ඕනෑම ශ්‍රී ලංකාවෙන් පිටව යන විට විකතු කළ අගය මත බද්ද ආපසු බඩාගැනීමට ඉල්ලුම් කළ හැක.

#### 1.7.1 TVRS යටතේ ආපසු ගෙවීම් ලබා ගැනීමට සූදුසුකම් ලබන සංචාරකය කවුරෙන් ද යන්න

- ශ්‍රී ලංකාවේ පුරවැසියකු හෝ පදිංචිකරුවකු නොවිය යුතුය.

- 2 ආගමන හා විගමන පාලක වරයා විසින් නිකුත් කරනු ලැබූ සංචාරක විසා මත දින 90කට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාවේ නැවත් සිටිය යුතුය.
- 3 ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණෙන විට වයස අවුරුදු 18ට තොඨු විය යුතුය.

#### 1.7.2 විකතු කළ අගය මත සංචාරක බෙදාහැරීමේ ක්‍රමවේදයෙහි කොන්දේසි

- 1 සංචාරකයෙකු විසින් අවම වශයෙන් රුපියල් 50,000ක් (විකතු කළ අගය මත බෙදාහැරීමේ දිනකට) වටිනා විකතු කළ අගය මත බද්දව යටත් හාන්ඩ් අනුමත කළ සිල්ලර වෙළෙන්දෙකුගෙන් මිලදී ගෙන තිබිය යුතුය.
    - අ වික් බලයලත් සිල්ලර වෙළෙන්දෙකුගෙන් වික් දිනකට උපරිම වානිජ ඉන්වොයිසි තුනකට (03) තොවැඩි විය යුතු සහ
    - ආ විම වානිජ ඉන්වොයිසි සහ ගමන් බලපත්‍ර ඉදිරිපත් තිරිමෙන් විම බලයලත් සිල්ලර වෙළෙන්දෙකුගෙන්ම VAT ආපසු බෙදාහැරීමේ ඉන්වොයිසි (TVRI) ලබා ගත යුතුය.
  - 2 සංචාරකයා විසින් TVRS අයුල්මිපතුයක් මගින් ආපසු ගෙවීම ඉල්ලා සිටිය යුතුය.
  - 3 හාන්ඩ් ගමන් මල්ලක හෝ අන් බිජයක ශ්‍රී ලංකාවෙන් ගෙන යා යුතුය.
- පහත ඉන්වොයිසිවල දක්වන එහි හාන්ඩ් රේගුවේ දී හොඳික පරීක්ෂාව සඳහා පැවතිය යුතුය.

#### 1.7.3 සංචාරක බෙදාහැරීම සඳහා සුදුසුකම් ලබන හාන්ඩ්

පහත සඳහන් හාන්ඩ් හැර සංචාරකයෙකු විසින් සම්මත අනුපාතය යටතේ විකතු කළ අගය මත බෙදාහැරීමේ ගත් හාන්ඩ් සහ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගන්නා විවැනි හාන්ඩ් බෙදාහැරීම සඳහා සුදුසුකම් ලබයි.

1. ආරක්ෂක හේතු මත ගුවන් යානාවල ගෙන යාම තහනම් හාන්ඩ්
2. ශ්‍රී ලංකා රේගු ආයු පහත යටතේ තහනම් හා සීමා කරන එහි හාන්ඩ්
3. විකතු කළ අගය මත බද්දෙන් නිදහස් හාන්ඩ්
4. සම්පූර්ණයෙන් හෝ අඩවියෙන් ශ්‍රී ලංකාවේ දී පරීභේදනය කළ ඕනෑම හාන්ඩ්යක් (ලදා: ආහාර, පාන)
5. පරීභේදනය කළ සේවා (ලදා: හෝටල් ගාස්තු)
6. අන්තර්ජාලයෙන් මිලදී ගෙන ශ්‍රී ලංකාවෙන් ගෙන යන හාන්ඩ්
7. අයුල්මිපතුය සමඟ TVRS ක්‍රියාත්මක වෙත පරීක්ෂාව සඳහා ඉදිරිපත් තොකරන හාන්ඩ්

#### 1.7.4 සංචාරක බෙදාහැරීම සිදුකරන්නේ කොනහදිද?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපැල් TVRS ක්‍රියාත්මක පිළිගුවා ඇත.

#### 1.7.5 සංචාරක බෙදාහැරීම ආපසු ගෙවීම ඉල්ලා සිටින්නේ කොසේද?

රෝන් පිටවන අවස්ථාවේ දී සංචාරකයාට TVRS ක්‍රියාත්මක ආපසු ගෙවීම ඉල්ලා සිටිය හැකිය.

## 01 පියවර

සුදුසුකම් ලබන හාන්ඩ් සමඟ පහත පියවර TVRS රේගු සත්‍යාපන ක්‍රියාත්මක වෙත යා යුතුය.

- සම්බුද්ධීය කළ අයදුම්පත්‍රය
- VAT ආපසු ලබාදීමේ ඉන්වොයිසි (TVRI) මූල් පිටපත්
- වලංගු ගමන් බලපත්‍රය

## 02 පියවර

ඊගු පරීක්ෂාවෙන් පසු, ඉහත ලියවීම් දේශීය ආභායම් TVRS කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.

## 03 පියවර

ගෙවීම් ව්‍යවරය පිටවීම් පර්යන්තයේ ඇති ලංකා බැංකු ගාඛාවට ඉදිරිපත් කරන්න.

සංචාරක බදු මුදලින් ආපසු ලබාදෙයි.



### ප්‍රශ්නය 15

- 1 සංචාරකයින් සඳහා විකතු කළ අගය මත බදු ආපසු ලබාදීම සඳහා සුදුසුකම් බඩන්නේ කවුද?
- 2 සංචාරකයින් සඳහා විකතු කළ අගය මත බදු ආපසු ලබාදීමේ කුමවේදයෙහි කොන්දේසි මොනවාද?
- 3 සංචාරක බදු ආපසු ලබාදීම සඳහා සුදුසුකම් නොලබන හාන්ඩ මොනවාද?



### පිළිතුර 15

- 1 ශ්‍රී ලංකාවේ පුරවැසියකු හෝ පදිංචිකරුවෙකු නොවන ආගමන හා විගමන පාලක වර්යා විසින් නිකුත් කරනු ලැබූ සංචාරක විසා මත දින 90කට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාවේ නැවත් සිටි ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණෙන විට වයස අවුරුදු 18ට නොඅඩු පුද්ගලයෙක්
  2. 1. සංචාරකයෙකු විසින් අවම වශයෙන් රුපියල් 50,000ක් (විකතු කළ අගය මත බදු රැහිතව) වටිනා විකතු කළ අගය මත බද්දව යටත් හාන්ඩ මුලදී ගෙන තිබිය යුතුය.
    - a) වික් බලයලත් සිල්ලර වෙළඳසැලකින් වික් දිනකට උපරිම වානිජ ඉන්වොයිසි තුනකට (03) නොවැඩි විය යුතුය.
    - b) විම වානිජ ඉන්වොයිසි සහ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් විම බලයලත් සිල්ලර වෙළඳසැලින්ම VAT ආපසු ලබාදීමේ ඉන්වොයිසි (TVRI) බඟ ගත යුතුය.
  2. සංචාරකයා විසින් TVRS අයදුම්පත්‍රයක් මගින් ආපසු ගෙවීම ඉල්ලා සිටිය යුතුය.
  3. හාන්ඩ ගමන් මුල්ලක හෝ අන් බැංශයක ශ්‍රී ලංකාවෙන් ගෙන යා යුතුය.
- ඉහත ඉන්වොයිසිවල දක්වන ලද හාන්ඩ රේගයෙහි දී හෝතික පරීක්ෂාව සඳහා පැවතිය යුතුය.
3. 1.7.3 ලේඛන බලන්න.



## 2. ජාතිය ගොඩනැගීමේ බද්ද

### 2.1 හඳුන්වාදීම

2009 අංක 09 දුරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතින් (Nation Building Tax Act No. 09 of 2009) මෙම බද්ද 2009 පෙබරවාරි 01 දින සිට හඳුන්වා දෙන ලදී.

#### 2.1.1 බද්ද පැනවීම [3 වගන්තිය]

##### 2.1.1.1 ගණනය කිරීම

“ජාතිය ගොඩනැගීමේ බදු” පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව, මෙම පනත අදාළ වන සංම තැනැත්තකුගේ න්ම පහත දැක්වෙන බද්දට යටත් පිරිවැටුම්න් අදාළ බදු අනුප්‍රමාණය අය කරනු ඇත.

- (අ) කුමන හෝ භාණ්ඩයක් ආනයනය කිරීම (මිශ්‍යෙකුගේ පොදුගලික මිශ්‍යාත්ම්ඛ හැර) [2 (1) (අ) වගන්තිය]
- (ආ) පනතේ උපලේඛනයෙන් බැහැර කරන ලද දුව්‍ය හැර අන් දුව්‍යයන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර [2 (1) (ආ) වගන්තිය]
- (ඇ) පනතේ උපලේඛනයෙන් බැහැර කරන ලද සේවා හැර අන් කුමන හෝ සේවාවක් සැපයීමේ ව්‍යාපාර [2 (1) (ඇ) වගන්තිය]
- (ඇඇ) 2011.01.01 සිට ක්‍රියාත්මක වන ඉහත (ආ) පෝදුයේ විධිවිධාන අදාළවන නිෂ්පාදකයකු විසින් විම දුව්‍ය නිපදවා විකිණීමක් නොවන තොග හා සිල්ලර වෙළුම්.

ආනයනකරුවෙක් සම්බන්ධයෙන් ආනයනයන් නිශ්චාකනය කරන අවස්ථාවේදී අනෙකුත් බදු සම්බන්ධයෙන් කාර්යාලය පදනමක් මතද බදු අයකේරේ.

සමාගමක් නොවන්නෙකු විසින් ගොඩනැගීම් කුලියට දීම වැනි සමහර ව්‍යාපාර/ආදායම් මෙම බද්දට යටත් කර නොමතේ. තවද කෘෂිකාර්මික නිෂ්පාදිත සාක්‍රාන්තික සාක්‍රාන්තික සහ කෘෂිකාර්මික නිෂ්පාදිත (Produce) අතර වෙනස මෙම පනත මින් හඳුනා නොගත් බවක් පෙන්නුම් කෙරේ.

#### ජාතිය ගොඩනැගීමේ බදු අනුපාත

- i) බද්දට යටත් පිරිවැටුම මත (කිහිපා භාණ්ඩයක තොග හෝ සිල්ලර වෙළුම් හැර) 2%
- ii) බෙදාහැරීමේ ව්‍යාපාරයක පිරිවැටුමෙන් 3/4 ක් හා අනෙකුත් තොග හෝ සිල්ලර වෙළුම් පිරිවැටුමෙන් 1/2ක් මත බද්ද අදාළ නොවේ. ඒ අනුව තොග හා සිල්ලර වෙළුම් බද්දට යටත් පිරිවැටුම
- බෙදාහැරීන්න් - පිරිවැටුමෙන් 1/4 (25%ක්)
- අනෙකුත් වෙළුන්දන් - පිරිවැටුමෙන් 1/2 (50%ක්)

#### ව්‍යාපාරික්ත භාණ්ඩ හා සේවා

පනතේ උපලේඛනයේ සඳහන් කර ඇති ආකාරයට බද්දට යටත් පිරිවැටුමට ඇතුළත් නොවන භාණ්ඩ හා සේවා සැපයුම් කිහිපයක් පහත දැක්වේ.

- (i) නිෂ්පාදකය විසින් යම් භාණ්ඩයක් අපනයනය කිරීම.
- (ii) පොහොර

- (iii) විල් පී ගස්ස්
- (iv) ඔෂ්ඨය ද්‍රව්‍ය
- (v) වෙළුන සේවා
- (vi) ජලය සැපයීම
- (vii) භාණ්ඩ හෝ මගි ප්‍රවාහනය
- (viii) සිනමාගාලුවක විතුපට පුද්ගලික කිරීම
- (ix) දේශීය සංවර්ධනය කරන ලද පරිගණක මැදුකාංග සැපයීම
- (x) පිවිත රක්ෂණ ව්‍යාපාර
- (xi) උපකොන්ත්‍රාත්කරුවෙකු විසින් ඉදිකිරීම් සේවා සැපයීම

#### 2.1.1.2 බඳ්දව යටත් පිරිවැවුමෙන් බැහැර කළ දෑ [3 (3) වගන්තිය]

පහත දැක්වෙන දෑ බඳ්දව යටත් පිරිවැවුමට අයුණුත් හොකළ යුතු ය.

- (i) විම කාර්බුට් තුළ සිදු වූ **බොල් ණය**
- (ii) විම කාර්බුට් තුළ ගෙවූ එකතු කළ අභය මත වූ **බඳ**
- (iii) ආනයන මත හරද විම කාර්බුට් තුළ ගෙවූ **නිෂ්පාදන බඳ**
- (iv) මුදල් අමාත්‍යාචාර්‍ය විසින් අනුමත කරන ලද පාත්‍රත්වයේ ඉස්වී සම්බන්ධයෙන් වූ **අපනයන සංවර්ධන ප්‍රඛායන්** (2011.01.01 සිට)
- (v) මුදල් අමාත්‍යාචාර්‍ය විසින් අනුමත කළ **ජාත්‍යන්තර ඉස්වී සම්බන්ධ භාණ්ඩ හා සේවා සැපයීමේ පිරිවැවුම** (2010.05.12 සිට)

කෙසේ වෙතත් ක්‍රියාත්මක නිඩු බොල් අභයක් යම් කාර්බුට් තුළ දී නැවත අයකරගනු ලැබුවහොත් විවෙකින් අය කරගත් කාර්බුට් බඳ්දව යටත් පිරිවැවුමට විම මුදල අයුණුත් කළ යුතු ය.

#### 2.1.1.3 බඳ්දව යටත් පිරිවැවුමේ අවම සීමාව [3 (4) වගන්තිය]

නිෂ්පාදන හා සේවා සැපයුම් ව්‍යාපාර සම්බන්ධයෙන් වූ **බඳ්දව යටත් පිරිවැවුම** පහත අවම සීමාවලට යටත් වේ.

##### 2016.11.01 සිට ඉදිරියට

- (i) නිදහස් කරන ලද සේවාවන් හැර, කාර්බුට් අභාෂ බඳ්දව යටත් පිරිවැවුම රු. මිලියන 03ක් ඉක්මවේ නම්
- (ii) බඳ්දව යටත් පිරිවැවුම කාර්බුට් කර රු. මිලියන 25 ක් නොඹක්මවන දේශීයව සකසා ගත් කෘෂිපොශී වෙළුදුපොළට සකස් කිරීම සම්බන්ධයෙන් වූ යම් **ක්‍රියාවක්**  
ජාතිය ගොඩනැගීමේ බදුවලට යටත් නොවේ.

## 2.2 ලියාපදිංචිය

අනයනකරුවෙකු නොවන සසම තැනැත්තකු විසින් ජාතිය ගොඩනැගීමේ බඳ්ද ගෙවීමට බැඳීමක් පවතීනම්, අභාෂ කාර්බුට් අවසන් මාසයේ පළමු දින 15 ඇතුළත බඳ ගෙවීමේ හැකියාව පිළිබඳව දේශීය ආභායම් කොමසාරස් පෙනරාල් වෙත ලිඛිතව දැනුම් දිය යුතුය. විම දැනුම් දීමට සියල් වැදගත් තොරතුරු අයුණුත් කළ යුතුය. (නම, මිලියන, TIN අංකය හෝ ආදායම් බඳ මිශ්‍රගොනු අංකය වැනි)

## 2.3 ගණනය කිරීමේ පදනම

### 2.3.1 ගණනය කිරීමේ ක්‍රමය

බද්දට යටත් පිරිවැටුම පහත දී ඇති සූත්‍රයට විකවර යෙදීමෙන් බදු වගකීම ගණනය කළ හැක.

බද්ද යටත් පිරිවැටුම X අභාෂ බදු අනුපාතය

බදු වගකීම ගණනය කරනු ලැබූ පසු ගෙවිය යුතු බදු ගණනය සඳහා ඉඩලෙනු ඔබන යෙදුවුම් බදු බැර අඩු කළ යුතුය.

### 2.3.2 අභාෂ NBT බදු අනුපාත

පහතේ දෙවන උපලේඛනයට අනුව අභාෂ බදු අනුපාතය 2%

### 2.3.3 යෙදුවුම් බදු බැර (6 වගක්තිය)

නිෂ්පාදකයෙහි තමා විසින් ආනයනය කළ හෝ වෙනත් අයගෙන් මිලදී ගත් ද්‍රව්‍ය සැපුවම තම නිෂ්පාදනයට යොදාවාගෙන ඇතොත් පමණක් විම යෙදුවුම් මත වූ යෙදුවුම් බදු මුදල බදු බැරක් ලෙසින් ඔහු විසින් විම කාර්බුට්‍රුව සඳහා ගෙවිය යුතු බද්දෙන් හිලවී කරගැනීමට පූජ්‍යවන. ඒ අනුව අමුදව්‍ය, අසුරුද්‍යම් ද්‍රව්‍ය සහ ලේඛල් ආදි නිෂ්පාදනයට යොදාගත් පාතිය ගොඩනැගීමේ බද්දට යටත් හාන්ඩ් මෙම වගන්තියෙන් ආවරණය වේ. යම් කාර්බුට්‍රුවකට ගෙවියෙනු බදු මුදලට වඩා යෙදුවුම් බදු බැර වැඩිවුවහාත් ආසන්නතම ඉදිරි කාර්බුට්‍රුව සඳහා ගෙවූ අත්තිකාරමක් සේ සළකමින් ඉදිරි කාර්බුට්‍රුව හිලවී කරගත හැක.

## 2.4 වගකීම්

### 2.4.1 බදු ගෙවීම (4 සහ 5 වගක්ති)

- (i) ආනයන සම්බන්ධයෙන් විම ආනයනයන් නිශ්චාපත්‍රය කරන විට රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට ගෙවිය යුතු ය.
- (ii) සේවා සැපයීම සහ නිෂ්පාදන සම්බන්ධයෙන් පහත ආකාරයට ගෙවිය යුතු ය.

2011.01.01 සිට ඉදිරියට (වෙළුඳාමද ඇතුළුව)

“වික් වික් මාසයට ගෙවිය යුතු බද්ද ගණනය කර විම මාසික බද්ද රේගු මාසයේ 20 දින හෝ ඉන් පෙර ගෙවා දැමීය යුතුය.

### 2.4.2 බදු වාර්තා සැපයීම (8 වගක්ති)

පාතිය ගොඩනැගීමේ බදු වාර්තාව සංම කාර්බුට්‍රුක් අවසානයේදීම පසුව විප්පෙන මස 20 වන දින හෝ රේගු පෙර සැපයීම කළ යුතුය.

### 2.4.3 කාමානස තොරතුරු

- පහතේ පැහැදිලිව දැක්වා නැතත්, නිෂ්පාදන හා සේවා සැපයීම මත පාතිය ගොඩනැගීමේ බද්ද ගණනය කිරීමට පදනම් කර ගන්නා පිරිවැටුම් වටිනාකම, එකතු කළ අගය මත වූ බදු සඳහා වූ වටිනාකමම වන බව පැහැදිලිය.
- 2009 අංක 9 දුරනු පාතිය ගොඩනැගීමේ බදු පහත අනුව හාන්ඩ් හෝ සේවා සැපයීම් මත වූ අභාෂ බද්ද ගනුදෙනුකරුගෙන් අයකර ගැනීම තහනම් කර තොමැත.

පිරවැටුම් බද්ද අනෝධි කිරීමෙන් පහළත් සහාවලට වූ අරමුදුල් අලාභය පිරිමැසීම පිළිස 2011.01.01 සිට මෙම පාතිය ගොඩනැගීමේ බද්දෙන් රැස්කරගන්නා මුදලින් 1/3ක් වූ කොටසක් හාන්ඩාගාර ලේකම්ගේ මග පෙන්වීම යටතේ දේ.ආ. කොමිෂන් විසින් අභාෂ පහළත් සහාවන් වෙතට මාරුකළ යුතුය.



## ත්‍රශ්නය 16

- (i) පාතිය ගොඩනැගීමේ බද්දට යටත් ක්‍රියාකාරකම් මොනවාද?
- (ii) බද්දට යටත් පිරවැටුමෙන් බැහැරකළ දෑ ලැයිස්තුගත කරන්න.
- (iii) පාතිය ගොඩනැගීමේ බද්ද ලියාපදිංචි විමේ පිරවැටුම් සීමාව සඳහන් කරන්න.
- (iv) වර්තමානයේ ක්‍රියාත්මක පාතිය ගොඩනැගීමේ බද අනුපාතය කියද?
- (v) පාතිය ගොඩනැගීමේ බද වාර්තාව ඉදුරුපත් කළ යුත්තේ කවදාද?
- (vi) පහත විධිනෙක අවස්ථාවට අභාෂ පාතිය ගොඩනැගීමේ බද්දට යටත් පිරවැටුම සඳහන් කරන්න.
  - තොග හා සිල්ලර වෙළඳාම
  - බෙදාහරින්නකු ලෙස තොග හා සිල්ලර වෙළඳාම
  - අනෙකුත් ව්‍යාපාර
- (vii) පාතිය ගොඩනැගීමේ යොදුවුම් බද බැර සඳහා නිමිකම් කිව හැක්කේ කවුරුන් හටද? කුමක් මතද?



## පිළිතුර 16

- (i) (අ) කුමන හෝ හාන්ඩාගාක් ආනයනය කිරීම (මගිනෙකුගේ පොදුගලික මේන්ඩ්ස් හැර)
  - [2 (1) (අ) වගන්තිය]
- (ආ) පහතට වූ උපලේඛනයෙන් බැහැර කරන ලද ද්‍රව්‍ය හැර ඇත් ද්‍රව්‍යයන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර [2 (1) (ආ) වගන්තිය]
- (ඇ) පහතට වූ උපලේඛනයෙන් බැහැර කරන ලද සේවා හැර ඇත් කුමන හෝ සේවාවක් සැපයීමේ ව්‍යාපාර [2 (1) (ඇ) වගන්තිය]
- (ඇ) 2011.01.01 සිට ඉහත (ආ) ජොදයේ විධිවිධාන අදාළවන නිෂ්පාදකයකු විසින් විම ද්‍රව්‍ය නිපදවා විකිණීමක් තොවන තොග හා සිල්ලර වෙළඳාම.
- (ii) (i) විම කාර්බන් තුළ සිදු වූ බොල් තුය
  - (ii) විම කාර්බන් තුළ ගෙවූ විකතු කළ අගය මත වූ බද
  - (iii) විම කාර්බන් තුළ ගෙවූ නිෂ්පාදන බද
  - (iv) මුදල් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර ඉස්වී සම්බන්ධයෙන් වූ අපනයන සංවර්ධන ප්‍රධානයන් (2010.05.01 සිට)
  - (v) මුදල් අමාත්‍යවරයා විසින් අනුමත කළ ජාත්‍යන්තර ඉස්වී සම්බන්ධ හාන්ඩාගාර හා සේවා සැපයීමේ පිරවැටුම (2010.05.12 සිට)

කෙසේ වෙතත් කපානයේ තීඩූ බොල් තායක් යම් කාර්බුටක් තුළ දී නැවත අයකරගනු ලැබුවහෝ විලෙසින් අය කරගත් කාර්බුට් බඳ්දව යටත් පිරවැටුමට විම මුදල ඇතුළත් කළ යුතු ය.

(iii) (අ) බඳ්දව යටත් පිරවැටුම

දේශීයව සකසා ගත් කෘෂිකේග වෙළඳපොලට සකස් කිරීම සම්බන්ධයෙන් වූ යම් ක්‍රියාවක්. - කාර්බුටකට රු. මිලියන 25 ව්‍යාපාර

(ආ) අනෙකුත් ව්‍යාපාර සඳහා කාර්බුටකට රුපීයල් මිලියන 3

(iv) බදු අනුපාතය 2% කි

(v) ජාතිය ගෙවිනැගීමේ බදු වාර්තාව සෑම කාර්බුටක් අවසානයේදීම පසුව විළුණීන මාසයේ 20 වන දින හෝ රුව පෙර සැපයීම කළ යුතුය.

(vi) - තොග හා සිල්ලර වෙළඳාම - පිරවැටුමෙන් 50%

- බෙදාහැරීමක් ලෙස තොග හා සිල්ලර වෙළඳාම - පිරවැටුමෙන් 25%

- අනෙකුත් ව්‍යාපාර - මුළු පිරවැටුම (100%)

(vii) නිෂ්පාදකයකු සඳහා පමණක් යෙදුවුම් බදු බැර සඳහා හිමිකම් පැන හැක.

නිෂ්පාදකයකු තමා විසින් ආනයනය කළ හෝ වෙනත් ලියාපදිංචි නිෂ්පාදකයකුගෙන් මිලදී ගත් උච්ච සාපුළුම තම නිෂ්පාදනයට යොදවාගෙන ඇතොගත් පමණක් විම යෙදුවුම් මත බදු මුදල බදු බැරක් ලෙස ඔහු විසින් විම කර්තුව සඳහා ගෙවිය යුතු ජාතිය ගෙවිනැගීමේ බඳ්දෙන් නිලධාරී කරගැනීමට පූර්විති. ඒ අනුව උච්ච යන්නට බඳ්දව යටත් හාන්ඩ නිෂ්පාදනයට යොදාගන්නා අමුල්ච, ඇනුරුම් උච්ච, ගේබල් වැනි දැන මෙම පනතින් ආවරණය වේ.



### 3. ආර්ථික සේවා ගාස්තුව (ESC)

#### 3.1.1 හැඳුන්වීම

2004 අංක 11 දුරණ මුල්‍ය පනත මගින් ආර්ථික සේවා ගාස්තු (Economic Service Charge) හඳුන්වා දෙන අද අතර 2006.04.01 දින සිට 2006 අංක 13 දුරණ ආර්ථික සේවා ගාස්තු පනත නමින් නව පනතක් හඳුන්වා දෙන ලදී. මෙම ආර්ථික සේවා ගාස්තුව 2006/04/01 දින සිට කාර්බුටය පදනම මත සෑම තැනැත්තකු සහ හවුල් ව්‍යාපාරයකින් ගෙවිය යුතුය. පිරවැටුම මත තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයකින් අයකළ යුතු බදු අනුපාතය පනතේ උපලේඛනය මගින් සඳහන් කර ඇත.

#### 3.1.1.1 මෙම බඳ්දව යටත්වන්නන් (2 වගන්තිය)

යම් කාර්බුටක මුළු පිරවැටුම රු. මිලියන 12.5ක් ඉක්ම වූ සෑම තැනැත්තෙකුම (Person) සහ නවුල් ව්‍යාපාරයක්ම මෙම බඳ්දව යටත්වන අතර සමාගම් හා පුද්ගල මණ්ඩල ද තැනැත්තන් ලෙස සැලකේ. විහෙන් පනත ව්‍යාපාර ආයතන මේ යටතට නොගැනී.

අ) 1972 අංක 5 දුරණ සමුපකාර සමිති, පනත යටතේ ලියාපදිංචි වී ඇති සමුපකාර සමිති.

ආ) නැවක හෝ ගුවන් ගානයක අයිතිකරු හෝ කුලීකරු වශයෙන් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයන්.

ඇ) සිනෑම රාජ්‍ය ආයතනයක් හෝ පළාත් පාලන ආයතනයක්

ඈ) සිනෑම බෙදාහරීන්නෙක්

ඉ) සිනෑම අලෙවී නියෝජිතයෙක්

ඊ) සිනෑම ඒකක භාරයක් හෝ අනෙක්නා අරමුදලක්

- (c) 2017 මාර්තු 31 දිනට පෙර මහ බැංකුව  
 (d) ලක් සතොස සමාගම

### 3.1.1.2 බදු පදනම සහ සීමාවන්

බද්දට යටත් පිරවැවුම 2017 අප්‍රේල් 01 දින හෝ රීට පසු ආරම්භ වන කාර්තුවක් සඳහා රු. මිලියන 12.5 ඉක්මවන පුද්ගලයෙක් හෝ හවුල් ව්‍යාපාරයක් ආර්ථික සේවා බද්ද ගෙවිය යුතු වේ.

### 3.1.1.3 ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුත්තේ කුමක් මතද?

අදාළ පිරවැවුම මත ගෙවිය යුතු වේ.

අදාළ පිරවැවුම යනු යම් වෙළුඳුමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂාවක් කරගෙන යාමේ දී යම් තක්සේරු ව්‍යාපාරයක් තුළ විළුණුනා වූ සම ගනුදෙනුවකින්ම ලැබිය යුතු මුදලයි. මෙහිදී සත්‍යවාසියෙන් ලබාතු ද, නැද්ද යන්න සැලකිල්ලට නොගැනෙන භාවත්, පහත දැනු පිරවැවුම්න් අඩු කළ යුතු ය.

- (i) විකතු කළ අගය මත බදු (අභුළත් වී ඇතොත්)
- (ii) යම් ප්‍රාග්ධන වත්කමක් බැහැර කිරීමෙන් ලද මුදල්
- (iii) පෙර ව්‍යාපාරක දී බද්දට යටත් පිරවැවුමෙහි අභුළත් වූ මුදලක් බොල් ණයක් වූ විට විම මුදල. කෙසේ වුවද කඩාහරින ලද බොල් ණයක් නැවත ලැබුණු අවස්ථාවක දී විය බද්දට යටත් වේ.
- (iv) (2008 ඔක්තෝබර් මස 21 වන දින සිට බලපවත්වන පරිදි) ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තිකුත්කරන ලද විදේශ ව්‍යාපාර මුදල්වලින් යුත් රන්ඩැලුමිකර ව්‍යාපාරයක් යම් වානිජ බැංකුවකට හෝ යම් අනෝච්චික තැනැත්තෙකුට විකිණීමෙන් ලැබෙන මුදල්.
- (v) (2008 ජූනි මස 1 වන දින සිට බලපවත්වන පරිදි) හාන්ඩාගාර බිල්පත්, බැඳුමිකර ආයෝජන බාහිර රැඹියල් ගිණුමෙන් බ්‍රාහ්මන්නා ලද අරමුදල් වලින් මිලදී ගන්නා ලද,
- (ආ) (417 වන අධිකාරය වූ) දේශීය හාන්ඩාගාර බිල්පත් අයුළුපනත යටතේ තිකුත් කරන ලද යම් හාන්ඩාගාර බිල්පත්, හෝ
- (ඇ) (420 වන අධිකාරය වූ) මිකාපදිංචි ස්කන්ද සහ සුරුකුම්පත් අයුළුපනත යටතේ තිකුත් කරන ලද යම් හාන්ඩාගාර බැඳුමිකර,
- විකිණීමෙන් උපවිත ලැබේම්.
- (vi) මැටි සෙවිලි උපවිත හෝ කළ තිෂ්පාදනයෙන් බ්‍රාහ්මන මුදල
- (vii) කාබනික පොනොර තිෂ්පාදන විකිණීමෙන් ලැබෙන ආදායම

## 3.2 ලියාපදිංචි විම (5 වගන්තිය)

සම තැනැත්තකු හෝ හවුල්වන්පාරයක් ආර්ථික සේවා ගාස්තු ගෙවීමට බැඳීමක් පවතින්නේ නම් අදාළ කාර්තුවේ අවසාන මාසයේ 15 දින හෝ රීට පෙර දේශීය ආදායම් කොමිෂන් ජනරාල් වෙත ලිඛිතව දැන්වීමක් ආදායම් බදු ලිපි

ගොනු අංකය හෝ හඳුනාගැනීමේ අංකය සමඟ යොමුකළ යුතුවේ.

## 3.3 ගණනය කිරීමේ පදනම

### 3.3.1 ගණනය කිරීමේ කුමය

ආර්ථික සේවා ගාස්තු පහත ආකාරයට ගණනය කෙරේ.

**ආර්ථික සේවා ගාස්තුව = බද්දට යටත් පිරවැවුම x බදු අනුප්‍රමාණය**

### 3.3.2 ආර්ථික සේවා ගාස්තු අනුප්‍රමාණයන් (2016.04.01 සිට ඉදිරි කාලපරිච්ඡේද සඳහා)

යටත්වන පිරවැවුමේ කොටස	විම කොටසට අදාළ වන සේවා ගාස්තුවේ අනුප්‍රමාණය
පෙවිටුල්, ඩිස්ක්‍රික් හෝ තුම්බෙල් සිල්ලර වෙළෙඳාමේ යෙදී සිටින තැනැත්තකුගේ හෝ හවුල් ව්‍යාපාරයක අදාළ පිරවැවුම හැර වෙනත් අදාළ පිරවැවුමක්	0.5%
පෙවිටුල්, ඩිස්ක්‍රික් හෝ තුම්බෙල් සිල්ලර වෙළෙඳාමේ නියැලී සිටින තැනැත්තකුගේ හෝ හවුල් ව්‍යාපාරයක අදාළ පිරවැවුමෙන් 1/10 ක්	0.5%

### 3.3.3 ආර්ථික සේවා බදු අත්තිකාරම් සහ බදු සඳහා හිලවී කිරීම

ඊශ්‍ර අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කළ CIF අගය මත රේගුව විසින් පහත දැක්වෙන හාන්ඩ ආනයනයේ දී ආර්ථික සේවා බදු අත්තිකාරම් මුදලක් අය කරනු ලබයි. (බදු සීමාවන් නොසලකා හැර)

- විශේෂ වෙළෙඳ හාන්ඩ බද්දව යටත් වන සිනෑම හාන්ඩයක්
- රත්රන්, බනිප, මෙළ්හ
- මෝටර් රථ

හාන්ඩ තොගයක් නිෂ්කාශනය කරන දිනය විම කාර්තුව ඇතුළත දී නම් රේගුවට කමින් ගෙවූ ආර්ථික සේවා බද්දව හිලවී කළ හැකිය. කෙසේ වෙතත්, ගෙවිය යුතු බද්දක් ඇත්තම් විය ර්ලුග මාසයේ 20 හෝ රිට පෙර ගෙවිය යුතුය.

2016.04.01 සිට ඇරෙහින සිනෑම තක්සේරු වර්ෂයක් සඳහා ගෙවූ ආර්ථික සේවා ගාස්තු විම තක්සේරු වර්ෂය හා තවත් තක්සේරු වර්ෂ 2ක් දක්වා කුමන හෝ ආදායම් බදුවලට හිලවී කළ හැක.

වේ අනුව ආර්ථික සේවා ගාස්තු විමින් හිලවී නොවූ ගේඟය ආපසු අයකර ගත නොහැක.

## 3.4 බැඳීම්

### 3.4.1 ආර්ථික සේවා ගාස්තු ගෙවීම (6 වගන්තිය)

යම් කාර්තුවක් සඳහා ආර්ථික සේවා ගාස්තු ර්ලුග කාර්තුවේ පළමු මාසයේ 20 දින හෝ රිට පෙර ගෙවිය යුතු වේ.

### 3.4.2 ආර්ථික සේවා ගාස්තු වාර්තාව ගොමු කිරීම (7 වගන්තිය)

ආර්ථික සේවා ගාස්තු වාර්තාව වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු අතර අදාළ වාර්තාව ර්ලුග තක්සේරු වර්ෂයේ ප්‍රථම මාසයේ 20 දින හෝ රිට පෙර භාර දිය යුතු වේ. (2018/19 වාර්තාව 2019 අප්‍රේල් 20 වන විට)



## ප්‍රශ්නය 17

- (i) ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුතු වන්නේ කවුරුන් විසින්දූ?
- (ii) ආර්ථික සේවා ගාස්තු ගෙවීමෙන් බැහැර වන්නේ කවුරුන් දී?
- (iii) පුද්ගලයෙක් හෝ හවුල් ව්‍යාපාරයක් කාර්තුවක දී ගෙවිය යුතු උපරිම ආර්ථික සේවා බදු ප්‍රමාණය කොපමත් දී?

- (iv) ආර්ථික සේවා ගාස්තු වලට යටත් කාලපරිච්ඡේදය සඳහන් කරන්න.
- (v) ආර්ථික සේවා ගාස්තු ගණනය කිරීමට අභාෂ පිරිවැවුම තීර්ච්චනය කරන්න.
- (vi) ඔබගේ ව්‍යුහාරයේ පිරිවැවුම ආර්ථික සේවා ගාස්තුවලට යටත් සීමාවට පැමිණි විට ඔබ කුමක් කළ යුතුදී?
- (vii) ආර්ථික සේවා ගාස්තු වලට අභාෂ වර්තමාන බඳු අනුපාතය, ගෙවිය යුතු දිනය හා බඳු වාර්තාව සැපයිය යුතු දිනය සඳහන් කරන්න.
- (viii) ගෙවූ ආර්ථික සේවා ගාස්තු ආදායම් බඳු වලට තිලුවී කිරීමේ කුමවේදය සඳහන් කරන්න.



## පිළිතුර 17

- (i) සම තැනැත්තු හෝ හවුල් ව්‍යුහාරයක් ආර්ථික සේවා ගාස්තු ගෙවීමට යටත් රාමුවට ඇතුළත් වන්නේ නම් ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුතුවේ.
  - (ii) 3.1.1.1
  - (iii) 2016 අප්‍රේල් 01 දින සිට ආර්ථික සේවා බද්ද සඳහා උපරිම සීමාවක් නැත.
  - (iv) වර්තමාන බඳු කාලපරිච්ඡේදය කාර්තුවකි.
  - (v) පිරිවැවුම යනු යම් වෙළඳාමක්, ව්‍යුහාරයක්, වෘත්තියක් හෝ රැකියාවක් කරගෙන යාමේදී තක්සේරු වර්ෂයක් තුළ ව්‍යුහා වූ සම ගණුදෙනුවක්ම ලැබිය යුතු මුළු මුදලුකි.
  - (vi) සම තැනැත්තකු හෝ හවුල්ව්‍යුහාරයක් ආර්ථික සේවා ගාස්තු ගෙවීමට බැඳීමක් පවතින්නේ නම් අභාෂ කාර්තුවේ අවසාන මාසයේ 15 දින හෝ රීට පෙර දේශීය ආදායම් කොමිෂන් ජනරාල් වෙත ලිඛිතව දැන්වීමක් යොමු කළ යුතුවේ.
  - (vii) වර්තමාන බඳු අනුපාතය 0.5% කි.
- යම් කාර්තුවක් සඳහා ආර්ථික සේවා ගාස්තු ර්ලය කාර්තුවේ පළමු මාසයේ 20 දි හෝ රීට පෙර ගෙවිය යුතුවේ.
- ආර්ථික සේවා ගාස්තු සඳහා වාර්ෂික වාර්තාව ර්ලය තක්සේරු වර්ෂයේ ප්‍රථම මාසයේ 20 දින හෝ රීට පෙර භාරදීය යුතු වේ. (විනම් අප්‍රේල් 20)
- (viii) සිහැම තක්සේරු වර්ෂයක් සඳහා ගෙවූ ආර්ථික සේවා ගාස්තු විම තක්සේරු වර්ෂය හා තවත් තක්සේරු වර්ෂ 2ක් දක්වා කුමන හෝ ආදායම් බඳුවලට තිලුවී කළ හැක.
- එම් අනුව තිලුවීකළ නොහැකි ගේෂය ආපසු අයකර ගත නොහැක.



## 4. මුද්දර ගාස්තු

### 4.1 හඳුන්වාදීම (1982 අංක 43 දරණ මුද්දර ගාස්තු පනත)

1982 අංක 43 පනතින් සමඟ උපකරණ මත මුද්දර බද්ද පනවන ලදී. 2002 දී මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය කරන ලද මුද්දර ගාස්තු අත්තිවා 2006 අප්‍රේල් 01 දින සිට බලපවත්වන පරිදි 2006 අංක 12 දරණ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත පනවන ලදී.

රජයේ මුද්දර ගාස්තු (Stamp Duty) 2002 වසරේ දී අන්සිකර, 2006.04.04 දින සිට 2006 අක 12 දුරණ මුද්දර ගාස්තු (විශේෂ ප්‍රතිපාදන) පනත මගින් නැවත හඳුන්වා දෙන ලදී.

කෙසේ වෙතත් නිශ්චල දේපල සහ මෝටර් වාහන පැවරීම මත පළාත් සහා විසින් ඇය කරන මුද්දර ගාස්තු නොකඩවා ක්‍රියාත්මක විති.

## 4.2 ගණනය තිරිමේ පදනම

### 4.2.1 බඳුදුව යටත් වීම (31 වගන්තිය)

2006 අක 12 දුරණ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත අනුව සංම "විශේෂ සාධන පත්‍රයක්" (Specified Instrument) මතම මුද්දර ගාස්තු ඇය කරනු ඇත. වීම සාධන පත්‍රය,

- (අ) ශ්‍රී ලංකාවේ දී ලියා අත්සන් කරන ලද, සකස්කරන ලද හෝ ඉදිරිපත් කරන ලද හෝ
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත දී ලියා අත්සන් කරන ලද්දක් විවත් විය ඉදිරිපත් කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දේපලක් සම්බන්ධයෙන් වූ සාධන පත්‍රයක් විය යුතු ය.

පනතේ 4 වගන්තිය අනුව "විශේෂ සාධන පත්‍රයක්" යන්නෙන් පහත දැන අදහස් කෙරේ.

- (ඇ) දිවුරුම් පෙන්සමක්,
- (ආ) රක්ෂණ ඔප්පුවක්,
- (ඇ) ප්‍රසිද්ධ තොතාරස්වරයකු ලෙස ක්‍රියාකාරීමේ අධිකාරී පත්‍රයක්,
- (ඉ) යම් මුදලකට හෝ වෙතත් දේපලක් සඳහා දෙන ලද ලදුපතක් හෝ නිදහස් කිරීමක්,
- (ඊ) වෙළෙඳාම, ව්‍යාපාර, වෘත්තිය කරගෙන යාමට කාලානුරූපීව බලපත්‍රයක් ලබාගැනීම තායැපත් නිමියන් විසින් කරන ලද නිමිකම් ඉල්ලීම
  - කොටස් සහතිකයක්
  - පොරොන්ද නොරීවුවක්
  - ඕනෑම දේපාලක උකසක්

### 4.2.2 ගෙවිය යුත්තේ කවුරුන් විසින් දී? (6 වැනි වගන්තිය)

මුද්දර ගාස්තුව ගෙවිය යුතු වනුයේ පහත තැනැත්තා විසිනි.

- (අ) රක්ෂණ ඔප්පුවක් සම්බන්ධයෙන්, වීම රක්ෂණ ඔප්පුව බලපාන්නා වූ තැනැත්තා විසින්,
- (ආ) බදු දීමක් සම්බන්ධයෙන් වන විට බදු ගැනුමිකරු විසින්, සහ
- (ඇ) වෙනත් සියලු අවස්ථාවල දී, විකි සාධන පත්‍රය (instrument) සකස් කරන තැනැත්තා විසින්.
- (ඇ) නිමිකමක් ඉල්ලීමේ දී, සේවාදායකය විසින් ණය කාඩ්පත් නිමියාගෙන් කරන ඉල්ලීමක දී

## 4.3 බැඳීම්

### 4.3.1 මුද්දර ගාස්තු ගෙවීම (8 වගන්තිය)

මුද්දර ගාස්තු පනත ඕනෑම ආකාරයකට පියවිය හැකිය. (2008 අක 10 දුරණ සංඛෝධන පනත)

- (ඇ) මුද්දර ඇලවීම මගින්
- (ආ) කෙකුත්ම බංකුවට ගෙවා දේශීය ආදායම් කොමිෂන් විසින් සහතික කරන ලද සහතිකයක් ලබා ගැනීම.
- (ඇ) මුද්දර ගාස්තු සම්විධාන කර සම්පූර්ණ පත් කිරීම.

### 4.3.2 මුද්දර ගාස්තු සම්විධාන කර සම්පූර්ණ පත් කිරීම (7 වැනි වගන්තිය)

දේශීය ආදායමේ කොමිෂන්ගේ පූර්ව අනුමැතිය සහ ලියාපදිංචිය ලබාගැනීමෙන් අනතුරුව විම මුද්දර ගාස්තු සමුවිවය කර කාර්තු අවසානයේ සිට දින 15 ඇතුළත සම්පූර්ණ පත්කිරීමට පහත තැනැත්තන්ට ප්‍රතිච්ඡත් වේ.

- (අ) රක්ෂණ ඔහ්පු නිකුත් කරනු ලබන යම් තැනැත්තකු විසින්,
- (ආ) බලපත්‍ර නිකුත් කරන යම් අධිකාරියක් විසින්,
- (ඇ) නියම කර ඇති ආකාරයට හෝ අවස්ථාවට අනුව යම් ප්‍රගේදයක් සාධන පත්‍ර ලෙස මුද්දර යොදීම ප්‍රායෝගික නොවන හෝ කාර්යයක් විම නොවන ලෙස සැලකිල්ලට ගැනීමේ දී යම් වෙනත් ආකාරයේ සාධන පත්‍ර නිකුත් කරන වෙනත් තැනැත්තකු විසින්.

#### **4.3.3 අඩුවෙන් සඳහන් කළ මුද්දර ගාස්තු අයකර ගැනීම (10 වැනි වගන්තිය)**

යම් සාධන පත්‍රයකට ප්‍රමාණවත් මුද්දර අවවා/ සමුවිවය කර නැති බවට තක්සේරුකරු විශ්වාස කරන විටක ඔහු විම මුදල තක්සේරු කරමින් දැනුවීමක් නිකුත්කළ යුතු ය.



#### **ප්‍රශ්නය 18**

- (i) 2006 අංක 12 දුරණ මුද්දර ගාස්තු පනත අනුව මුද්දර ගාස්තු අයකල යුත්තේ කුමක් මතදී?
- (ii) 2006 අංක 12 දුරණ මුද්දර ගාස්තු පනත අනුව විශේෂ සාධන පත්‍ර ලැයිස්තුගත කරන්න.
- (iii) 2006 අංක 12 දුරණ මුද්දර ගාස්තු පනත අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතු තැනැත්තන් සඳහන් කරන්න.
- (iv) 2006 අංක 12 දුරණ මුද්දර ගාස්තු පනත අනුව මුද්දර ගාස්තු සමුවිවය කර සම්පූර්ණ පත් කිරීමට අවසර ඇති තැනැත්තන් සඳහන් කරන්න.



#### **පිළිතුර 18**

- (i) 2006 අංක 12 දුරණ මුද්දර ගාස්තු පනත අනුව සැම විශේෂත සාධන පත්‍රයක් මතම මුද්දර ගාස්තු අයකරනු ඇත.
  - ශ්‍රී ලංකාවේදී ලියා අත්සන් කරන ලද, සකස් කරන ලද හෝ ඉදිරිපත් කරන ලද හෝ
  - ශ්‍රී ලංකාවේන් පිටතදී ලියා අත්සන් කරන ලද්දක් ව්‍යවත් විය ඉදිරිපත් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දේපලක් සම්බන්ධයෙන් වූ සාධන පත්‍රයක් විය යුතුය.
- (ii) 4.2.1 උෂ්දය බලන්න.
- (iii) 4.2.2 උෂ්දය බලන්න.
- (iv) 4.3.2 උෂ්දය බලන්න.



## සාරාංශය

විකතුකල අගය  
මත වූ බදු  
(VAT)

- මුළු නොවන යේවා මත වූ විකතුකල අගය මත වූ බදු (නැඳුන්වා දීම, ලියාපදිංචි වීම, ගහනය කිරීම, වගකීම් සහ තීදුනක් සැපයුම් උපලේඛන පහතේ පලමු උපලේඛනයේ 11 කොටස
- සරල කල විකතුකල අගය මතවූ බදු (S VAT) (RIP), RIS, මෙම කුමය කෙළඳීන් ක්‍රියාත්මක වේද සහ වාර්තා ඉදිරිපත් කිරීම
- මුළු යේවා මතවූ විකතුකල අගය මත වූ බදු (නැඳුන්වාදීම, ලියාපදිංචිය, ගහනය කිරීම, සහ වගකීම්)
- සංවාරකයන් සඳහා විකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ කුමය

ජාතිය ගොඩනැගීමේ  
බද්ද  
(NBT)

- නැඳුන්වාදීම
- ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය
- ගහනය කිරීමේ පදනම
- වගකීම්
- පලමු උපලේඛනය - නිදහස් ද්‍රව්‍ය සහ යේවාවන්
- දෙවන උපලේඛනය - බදු අනුප්‍රමානයන්

ආර්ථික යේවා  
ගස්තුව  
(ESC)

- ආර්ථික යේවා ගාස්තුව (ESC) නැඳුන්වා දීම.
- ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය
- ගණනය කිරීමේ අනුප්‍රමානයන් (නිදහස් ව්‍යාපාර සහ පිරවැවුම)
- බඳීම්

මුද්දර ගාස්තු

- නැඳුන්වා දීම
- ලියාපදිංචි වීම් අවශ්‍යතාවය
- ගහනය කිරීමේ පදනම (විශේෂීන සාධන පත්‍රයන්) සහ කවරකු විසින් ගෙවිය යුතුද යන්න.
- බඳීම්
- බදු අනුප්‍රමාණ



## අහසාස

- 1) විකතු කළ අගය මත වූ බදු ගණනයේදී සේවා සැපයුම් සම්බන්ධයෙන් සැපයුම් වේලාව නිර්නය කරන ආකාරය පැහැදිලි කරන්න.
- 2) විකතු කළ අගය මත බදු ගණනයේදී “යෙදුවුම් බදු” සහ “නිමවුම් බදු” ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්න.
- 3) පනත අනුව විකතු කළ අගය මතවූ බදු වගකීම් පියවීමේ සහ වාර්ථා ඉදිරිපත් කිරීමේ දිනයන් දක්වන්න.
- 4) සරල කරන ලද විකතු කළ අගය මත වූ බදු සම්බන්ධයෙන් වූ ලියාපදිංචි සැපයුම්කරු (RIS) සහ ලියාපදිංචි ගැනුම්කරු (RIP) යන යෙදුම් පැහැදිලි කරන්න.
- 5) මුළු විකතු කළ අගය මතවූ බදු ගණනය කිරීමේදී යෙදුවුම් බදු ඉඩ දෙනු ලබයේද?
- 6) කොන්ත්‍රාත්කරුවන් සහ උපකොන්ත්‍රාත්කරුවන් ප්‍රතිය ගොඩනැගීමේ බද්දට (NBT) යටත් වේද?
- 7) ප්‍රතිය ගොඩනැගීමේ බදු වගකීම් පියවීමේ සහ වාර්ථා ඉදිරිපත් කිරීමට නියමිත දිනයන් දක්වන්න.
- 8) “ආර්ථික සේවා ගාස්තුව අත්තිකාරම් ආදායම් බද්දකි” ඔබ මෙම ප්‍රකාශනයට කෙතෙක් දුරට විකර වේද?
- 9) කුමන අගයක් මත මුද්දර ගාස්තු ගොවිය යුතු වේද?



## විකළම්

- 1) සේවා සැපයීමක් සම්බන්ධයෙන් වූ විටක පහත සිදුවීම් අතරන් පළමුව සිදුවන සිද්ධිය සිදුවන අවස්ථාවේ විම සැපයීම සිදුවුවා සේ සැලකිය යුතුය.
  - (අ) විම සේවාව ඉටුකළ විට හෝ
  - (ආ) විම සේවාව සඳහා හෝ අනාගත සේවා සඳහා හෝ යම් ගෙවීමක් ලබාගැනීම් විට හෝ
  - (ඇ) විම සේවා සඳහා හෝ අනාගත සේවා සඳහා ගෙවීමක් අයවිය යුතුවිට හෝ
  - (ඈ) විම සේවා සම්බන්ධයෙන් ඉන්වොයිසියක් නිකුත් කළ විට
- 2) "නිමවුම් බදු" සහ "යෙදුවුම් බදු" ත්‍රියාත්මක වන ආකාරය  
සැපයුම් වට්නාකම මත නිමවුම බද්ද මුළුන් ගණනය කර, මිලදී ගත් භාණ්ඩ සහ සේවා මත ගෙවා ඇති යෙදුවුම් බද්ද අඩු කළ හැක.

### විකළම් අගය මත බදු වගකීම ගණනය කිරීම

නිමවුම් බද්ද (සැපයුම් වට්නාකම X බදු අනුපාතය)	XX
අඩුකළා:- ඉඩදෙනු බඳන යෙදුවුම් බදු	(xx)
ගෙවිය යුතු ගේෂය	<u><u>XX</u></u>

- 3) වික් වික් බදු කාලසීමාව ඉකුත්වීමේ පසු විළුණීන මාසයේ 30 වන දින හෝ රීට පෙර වාර්තාව සැපයීම කළ යුතුවේ.

### බදු ගෙවීම

#### නිෂ්පාදකයින්;

- මාසික වාර්තා සපයන්නත් - බදු අයකළ හැකි කාලසීමාව ඉකුත් විමෙන් පසු විළුණීන මාසයේ 20 වන දින හෝ රීට පෙර
- කාර්තු පදනම මත වාර්තා සපයන්නත් - මාසික පදනම මත සකම මසකම 20 දිනට පෙර ගෙවිය යුතු අතර කුමන හෝ අඩු/වැඩි විමක් අයකළ හැකි අදාළ කාර්තුව ඉකුත් විමෙන් පසු විළුණීන මාසයේ 20 වන දින හෝ රීට පෙර

#### නිෂ්පාදකයින් නොවන;

දින 15 පදනම මත ගෙවිය යුතුයි

- මාසයේ පළමු දින 15 බද්ද අවසාන දින 15 ඇතුළත
- මාසයේ අවසාන දින 15 බද්ද රීට පසුව විළුණීන මාසයේ පළමු දින 15 ඇතුළත

- 4) මෙම ක්‍රමය (SVAT) යටතේ ලියාපදිංචි වීමට අයිතිවාසිකම් ඇති තැනැත්තන්.

1. RIP (ලියාපදිංචි වූ හඳුනාගත් ගැනුම්කරුවන්/Registered Identified Purchasers) මේ ගණයට පහත තැනැත්තන් අයත් වේ.
  - i) භාණ්ඩ හෝ සේවා අපනයනකරුවන් (ශ්‍රී නෑ අනුපාත සැපයුම්කරුවන්)
  - ii) විකළම් අගය මත වූ බදු පණතේ පළමු උපලේඛනයේ දෙවන කොටසේ (ඊ)(i) පේදයේ සඳහන් කුමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක (Strategic Development Project) යෙදී සිටින ලියාපදිංචි තැනැත්තන්.
  - iii) පනතේ පළමු උපලේඛනයේ || කොටසේ (ඊ) වගන්තියේ සඳහන් විශේෂිත ව්‍යාපෘතියක යෙදී සිටින තැනැත්තන්.

- iv) නිෂ්පාදනය කර නිර්යාත කරනු ලබන භාණ්ඩයක තත්ත්වය, ලක්ෂණ හෝ අගය වැඩිදියුණු කිරීම පිණිස මේ සේවාවන් පෙන තැනැත්තන්.
- v) පනතේ 22(7) වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති තැනැත්තන් (මෙම ග්‍රන්ථයේ 1.4.5.2 ජේදය බලන්න)
- vi) යම් සැපයුම්කරුවකුගේ මුළු සැපයුම් වල විවිධාකමීන් 50% කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් විලින් ආවරණය වන බවට දේ.ආ.කො. සංස්ථා පත්වන තාක්ෂණය යම් ලියාපදිංචි සැපයුම්කරුවෙකු උක්ත (i), (ii), (iii) සහ (iv) යටතේ දැක්වූ ලියාපදිංචි සැපයුම්කරුවෙකු භාණ්ඩ හෝ සේවා සැපයීම් කරන තැනැත්තෙකු වෙත සැපයුම් කිරීම.

#### RIS - ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් (Registered Identified Suppliers)

කෙසේ වෙත් වෛත්තුවේ ලියාපදිංචි වීම (Optional VAT) ලබාගත් අයට හඳුනාගත් සැපයුම්කරුවන් මෙය ලියාපදිංචි වීමට නොහැක.

මෙම විෂ්ම්භාෂිත කරන ලද බදු තුමය යටත් ලියාපදිංචි වූ හඳුනාගත් ගණුම්කරුවන්ට (RIP) තම බදුවන ත්‍රියාව කරගෙන යාමේදී අදාළ විකතු කළ අගය මත වූ බදු මුදල ගෙවීමකින් තොරව, අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමටත් විශෝෂ සැපයුම් කරන ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන්ට (RIS) විකතු කළ අගය මත වූ බදු මුදල් අය නොකර අදාළ සැපයුම් කිරීමටත් පුළුවන් වේ. 2007.01.01 සිට 2012.12.31 දක්වා කාලය තුළ වෛත්තුවේ ලියාපදිංචිය ලබු තනැත්තන්ට SVAT තුමය යටතේ ලියාපදිංචි වීමේ අවස්ථාව ඇ නොතිබුණි.

- 5) මූල්‍ය ආයතනවල විකතුකළ අගය මත බදු ගණුනයේදී යෙදවුම් බදු නොමැත.
- 6) කොන්ත්‍රාත්කරුවන් පාතිය ගොඩනැගිමේ බද්දව යටත් වන අතර උපකොන්ත්‍රාත්කරුවන් වියින් නිදහස් නොවේ.
- 7) වික් වික් මාසයට ගෙවිය යුතු බද්ද ගණුනය කර ඊළග මාසයේ 20 වන දින හෝ ඊට පෙර ගෙවා දැමීය යුතුය.
- පාතිය ගොඩනැගිමේ බදු වාර්තාව සෑම කාර්තුවක් අවසානයේදීම පසු විළුණෙන මස 20 දින හෝ ඊට පෙර සැපයීම් කළ යුතුය.
- 8) අර්ථීක සේවා ගාස්තු ගෙවා ඇති ප්‍රමාණය අදාළ කාලපරීවේදේ සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද හිලවී කළ හැකි වීම නිසා වික අතකට අත්තිකාරම් ආදායම් බද්දකි. කෙසේ නමුත් ඉදිරි වසර 2 ඇතුළත දී හිලවී කළ නොහැකි ව්‍යවහාර්ත හිලවී කළ නොහැකි නිසා අත්තිකාරම් ආදායම් බද්දක් සේ මුළුමතින්ම සැබුකිය නොහැකි.
- 9) මුද්දර ගාස්තු වෙළඳ අගය මත ගෙවිය යුතුය.